



Ceylon Government Gazette

Published by Authority.

No. 5,566—FRIDAY, AUGUST 12, 1898.

PART I.—General: Minutes, Proclamations, Appointments, and General Government Notifications.

PART II.—Legal and Judicial.

PART III.—Provincial Administration.

PART IV.—Marine and Mercantile.

PART V.—Municipal and Local.

Separate paging is given to each Part in order that it may be filed separately.

Part III.—Provincial Administration.

	PAGE		PAGE
Land Sales :-		Land Acquisition Notices ...	971
Western Province ...	964	Land Resumption Notices ...	—
Central Province ...	—	Notices under Ordinance No. 1 of 1897 ...	Suppl. & 974
Northern Province ...	—	Abstracts of Season Reports... ..	975
Southern Province ...	957	Notices under "The Forest Ordinance"	—
Eastern Province ...	—	Sales of Arrack, Opium, and Toll Rents	978
North-Western Province... ..	963	Miscellaneous Provincial and District Notices :-	
North-Central Province ...	—	Sales of Salt and Timber	—
Province of Uva	—	Notifications of Close Seasons, Infected Areas, &c.	97
Province of Sabaragamuwa ...	—	Specifications under "The Irrigation Ordinance"	—

LAND SALES IN THE SOUTHERN PROVINCE.

No. 982, S. P.

Colonial Secretary's Office,
Colombo, August 2, 1898.

ON Tuesday, September 20, 1898, at 12 o'clock noon, the Government Agent for the Southern Province will put up to auction, at his office at Galle, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Sixty-one allotments of land situated in the Galle District.

Preliminary plan 4,802.—Ihalakimbia.

Claimant—Crown.

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre.
				A.	R. P.	
13658	Etabagaduwa	Don Harmanis de Silva	Forest	6	3 22	40
13751	Daragekanda	Preliminary plan 4,823.—Walpita.	Forest	11	3 19	20
13752	Do.	H. Amerasuria	do.	0	3 27	20
		do.				
		Preliminary plan 4,829.—Pahalakimbia.				
13778	Dolagawaduwa	M. P. Erolis	Jungle	4	2 17	25
		Preliminary plan 4,869.—Ganegama.				
13922	Korellawilakanda	—	Jungle	34	0 0	25
13923	Ganga-addarakalapa	—	Low land	1	3 2	15
13925	Pelanghaduwa	—	Jungle	2	2 6	30
13926	Do.	—	Garden	1	1 33	30

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price
					per Acre. Rs.
13927	Pelangahaduwa-owita	—	Owita	0 1 32	10
13928	Danduwa	—	Jungle	1 3 33	30
13929	Do.	—	Low land	1 0 9	10
13930	Do.	—	Field	0 3 21	25
13931	Wawulduwawaturawegodella	—	Garden	0 0 37	20
13932	Danduwegaturawe	—	Field	0 0 17	15
13933	Korallewila	H. Babappu and others	do.	2 1 15	15
13934	Johanissinnogewaturawa	J. D. Gunasekera	do.	0 1 18	15
13935	Korallewila	D. H. Madanayake	do.	12 0 4	15
13936	Korakepuwaturawa	D. Catherine	do.	4 0 5	15
Preliminary plan 4,879.—Ihalakimbia.					
13962	Manantennakanda	M. D. de Silva	Jungle	2 1 6	20
13963	Galagawakalwita	do.	Garden	0 0 17	10
13964	Manankandedeniya	do.	Deniya	0 0 13	10
Preliminary plan 4,881.—Heenmeliya.					
13965	Dikduwewatta	H. Udanhani	Garden	0 1 4	10
13966	Do.	do.	do.	0 2 35	10
13967	Kebellaketawilakalawita	do.	do.	0 0 5	10
13968	Dikduwamedakella	do.	Chena	3 2 24	10
13969	Weralugahaduwa	do.	Low jungle	0 2 24	10
Preliminary plan 4,889.—Ihalakimbia.					
13980	Ihalawatta or Ihalaoiwita- duwa	L. Babanis	Chena	0 1 17	30
13981	Ihalaowilana	do.	Field	0 0 14	50
Preliminary plan 4,885.—Pahalakimbia.					
13973	Godagedarawatta	K. D. J. de Silva	Forest	0 3 38	50
Preliminary plan 4,904.—Ihalakimbia.					
14043	Perudoregekanda	M. K. James de Silva	Jungle	2 3 30	20
14044	Do.	W. H. K. James de Silva	do.	0 1 9	20
14320	Doloshawulhena	—	do.	0 3 32	25
Preliminary plan 3,645.—Baddegama.					
8854½	Usgahaduwa	K. P. D. Karolis Appu	Owita	0 0 24	20
8854	Do.	do.	Jungle	3 3 10	25
8855	Do.	M. Eddoris and others	do.	2 0 6	25
8856	Do.	do.	do.	2 1 16	25
8857	Do.	do.	do.	5 0 26	25
8858	Annasigalgoyipoladuwa	K. Kirigoris	do.	2 1 34	25
8859	Annasigalgoyipoladuwa	Claimant—M. L. Hinni Appu. P. Hinni Appu	Jungle	2 3 15	25
Preliminary plan 4,893.—Yatalamatta.					
13991	Gongahagodella	Claimant—Crown. D. J. Weeratunga	Chena	2 2 21	20
13992	Do.	do.	Garden	0 0 17	20
Preliminary plan 4,695.—Yatalamatta.					
13121	Ranketimullewatta	P. Hinni Appu	Jungle	0 2 9	15
13122	Ranketimulledeniya	do.	Deniya	0 3 38	15
13123	Ranketimulla	do.	Jungle	0 2 34	15
13124	Ranketimullewatta	do.	Garden	0 1 4	15
13126	Pelaketiyawattabedda	do.	Forest	0 2 28	15
13128	Pelaketiyawatta	do.	do.	0 2 30	20
Claimant—Urala.					
13129	Talgahahadeniya	P. Hinni Appu	Forest	3 2 9	15
Preliminary plan 3,951.—Kottawa.					
Claimant—Crown.					
9900	Petiyagodekanda	A. H. Teadoris	Low jungle	4 3 39	50
9901	Do.	do.	do.	4 2 14	50
9902	Do. watta	do.	Garden	0 1 25	50
9903	Do. kanda	do.	Jungle	5 1 14	50
9904	Do.	do.	do.	5 3 6	50
9905	Do.	do.	do.	4 3 27	50
9906	Indurekanatyaddarawatta	do.	do.	1 2 9	50
9907	Pitagegodakanda	do.	do.	5 2 18	50
9908	Do.	do.	do.	6 0 20	50
9909	Do.	do.	do.	5 2 20	50
9910	Do.	do.	do.	4 2 30	50
Claimant—Tellabure.					
9911	Pitagegodakanda	A. H. Teadoris	Jungle	6 0 31	50
Claimant Crown.					
9912	Pitagegodakanda	A. H. Teadoris	Jungle	6 2 35	50

Any persons considering they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Government Agent on the day of sale.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of Galle.

By His Excellency the Governor's command,
E. NOEL WALKER,
Colonial Secretary.

No. 982, S. P.

වස 1898 ක්වූ අගෝස්තු මස 2 වෙනි දින කොළඹ

මහකොමසාරිස් ජනනාත්තේගේ කන්තෝරුවේදීය.

දකුණු දිසාවේ ගාල්ලේ ඒජන්ත ජනනාත්තේ විසින් වෙනි පහසු සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වස 1898 ක්වූ සැප්තැම්බර් මස 20 වෙනි දින වූ අඟහරුවාදා 12ට ගාල්ලේ කවි වේරියේදී වෙන්දේසි කර විකුණනට යෙදෙනවා ඇත.

සිතියම 4,802. ඉහලකිහිස. අයිතිකම් කියවනා—රජසන්තක.

නො.	ඉඩමේ නම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහස. අ. රු. ප.
13658	ඇටඹගහදුව	දෙන හරමානිස්ද සිල්වා සිතියම 4,823. වල්පිට.	බැද්ද	6 3 22
13751	දරගෙකන්ද	එම්. අමරසූරිය	එම	11 3 19
13752	එම	එම	එම	0 3 27
13778	දොලොච්චුව	සිතියම 4,829. පහලකිහිස. ඇම්. පී. එරෝලියස් සිතියම 4,869. ගනේගම.	එම	4 2 17
13922	කෝරලවිලකන්ද	—	එම.	34 0 0
13923	ගන්ගෙඅද්දරකලපු	—	පහත්බිම	1 3 2
13925	පෙලන්ගහදුව	—	බැද්ද	2 2 6
13926	එම	—	වත්ත	1 1 33
13927	පෙලන්ගහදුව බිම්පිට	—	බිම්පිට	0 1 3
13928	දන්දුව	—	බැද්ද	1 3 33
13929	එම	—	පහත්බිම	1 0 9
13930	එම	—	කුඹුර	0 3 21
13931	වව්ලුදුව වතුරුවේගොඩඇල	—	වත්ත	0 0 37
13932	දන්දුවේවතුරුව	—	කුඹුර	0 0 17
12933	කෝරලෙවිල	එම්. බ්‍රහ්මචාර්ය සහ තවත්	එම	2 1 15
13934	තේගානිස් සිකුණේගොඩවතුරුව	ජේ. ඩී. ගුණසේකර	එම	0 1 18
13935	කෝරලවිල	ඩී. එම්. මදනායක සහ තවත්	එම	12 0 4
23936	හොරකැපුවතුරුව	ඩී. කනිනිසා	එම	4 0 5
18962	මාතන්කැත්තකන්ද	සිතියම 4,879. ඉහලකිහිස. ඇම්. ඩී. ඩී. සිල්වා	බැද්ද	2 1 16
13963	ගලගොඩකලපිට	එම	වත්ත	0 0 17
13964	මාතන්කැත්තේදෙහිය	එම	දෙහිය	0 0 13
13965	දික්දුවවත්ත	සිතියම 4,881. සිත්මැලිය. එම්. දන්තාඹ	වත්ත	0 1 4
18966	එම	එම	එම	0 2 35
13967	කැබැල්ලේවත්ත කප්පිට	එම	එම	0 0 5
13968	දික්දුවමැදකිල්ල	එම	සේන	3 2 24
13969	වෙරළගහදුව	එම	පහත්බැද්ද	0 2 24
13980	ඉහලවත්ත නොහොත් ඉහල බිම්පිට	සිතියම 4,889. ඉහලකිහිස. ඇල්. බ්‍රාහ්මචාර්ය	සේන	0 1 17
13981	ඉහලබිම්පිට	එම	කුඹුර	0 0 14
13973	ගොඩගෙදරවත්ත	සිතියම 4,885. පහලකිහිස. කේ. ඩී. ජේ. ඩී. සිල්වා	බැද්ද	0 3 38
14043	පේරදෙරගෙහන්ද	සිතියම 4,904. ඉහලකිහිස. ඇම්. කේ. ජේමිස් ද සිල්වා	එම	2 3 30
14044	එම	බිම්පිට. එම්. කේ. ජේමිස් ද— සිල්වා	එම	0 1 9
14320	දොලොස්ලත්තැනගොඩ	රජසන්තක	එම	0 3 32
8854	ලස්ගහදුව	සිතියම 3,645. බද්දේගම. කේ. පී. ඩී. කරෝලියස්අප්පු	බිම්පිට	0 0 24
8854	එම	එම	බැද්ද	3 3 10
8855	එම	ඇම්. එච්චේරිස් සහ තවත්	එම	2 0 6
8856	එම	එම	එම	2 1 16
8857	එම	එම	එම	5 0 26
8858	අත්තාසිහල්ගොඩපොලපුව	කේ. ගිරිගෝරිස්	එම	2 1 34
8859	එම	අයිතිකම් කියවනා—ඇම්. ඇල්. සිත්තිඅප්පු. පී. සිත්තිඅප්පු	බැද්ද	2 3 15
13991	ගොන්ගහගොඩැල්ල	සිතියම 4,893. ගවලමත්ත. අයිතිකම් කියවනා—රජසන්තක. ඩී. ජේ. විරතාග	සේන	2 2 21
13992	එම	එම	වත්ත	0 0 17
13121	රත්කෙත්මුල්ලෙවත්ත	සිතියම 4,695. පී. සිත්තිඅප්පු	බැද්ද	0 2 9
13122	රත්කෙත්මුල්ලෙදෙහිය	එම	දෙහිය	0 3 38
13123	රත්කෙත්මුල්ල	එම	බැද්ද	0 2 34
13124	රත්කෙත්මුල්ලෙවත්ත	එම	වත්ත	0 1 4
13126	පැලකැටියෙවත්ත බැද්ද	එම	බැද්ද	0 2 28
13128	පැලකැටියෙවත්ත	එම	එම	0 2 30

නො.	ඉඩමේ නම.	ඉල්ලම්කාරයා.	අයදුම.	මහත. අ. රු. ප.
13129	කල්ගහගේනදෙනිය	ජායල. පි. හීන්නිඅල්පු සිතියම 3,951. කොට්ටව. ඒ. එම්. සිංදෝරිස්	බැඳිද	3 2 9
9900	පිටිගේගොඩ		එම	4 3 29
9901	එම		එම	4 2 14
9902	ගොඩවත්ත		එම	0 1 25
9903	පිටිගේගොඩ කන්ද		එම	5 1 14
9904	එම		එම	5 3 6
9905	එම		එම	4 3 27
9906	ඉදුරෙ කනවියන අද්දර වත්ත		එම	1 2 9
9907	පිටිගේගොඩ කන්ද		එම	5 2 18
9908	එම		එම	6 0 20
9909	එම		එම	5 2 20
9910	එම		එම	4 2 30
9911	එම		එම	6 0 31
9912	එම		එම	6 2 35

මෙම ඉඩම්වලට අයිතිවාසිකම් කියන සම් කෙතෙක් ඇතුළත්වී විකිණීමේ දිනට එම අගවල් අයිතිවාසිකම් පෙන්වීමට බඳුණ ආදිය කැටුව එදිනදී ඒජන්තලත්තාත්සේට පෙන්කුක්කර හිමිවට මිනැ.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණ කොළඹ සර්වේයර්ස්හැරල්ලත්තාත්සේගෙන්ද, විකිණීමේ කොන්දේසි ගැණ කාරණ ගාල්ලේ ඒජන්තලත්තාත්සේගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුරානත්වකන්සේගේ ආඥාවලෙස,

ජ. කොළිල් වාකර්,

මහසෙනෙවිභාණ්ඩ මමිඟ.

No. 983, S. P.

Colonial Secretary's Office,
Colombo, August 4, 1898.

ON Thursday, October 6, 1898, at 12 noon, the Assistant Government Agent for the Matara District of the Southern Province will put up to auction, at the Dikwella Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Eight-nine allotments of land situated in the Wellaboda pattu of the Matara District of the Southern Province.
Preliminary plan 1,626.

Lot.	Name of Land.	Village.	Description.	Extent.		
				A.	R.	P.
1588	Wewagawalandadeniya	Bambarenda	Paddy	0	2	3
1592	Kirigangonepahaladeniya	do.	do.	0	0	36
1597	Bulatwallegehena	do.	Garden	1	1	16
1598	Boraluketiyahena	do.	Jungle	3	1	0
1598½	Do.	do.	do.	0	1	12
1599	Narangahahena	do.	do.	2	1	3
1602	Kankanangegedarawatta	do.	Garden	6	1	0
1604	Bakmigaha-addaradeniya	do.	Paddy	0	3	33
1607	Narangahahena	do.	Jungle	0	2	19
1608	Ambagahadola-aradeniya	do.	Deniya	0	2	25
1608½	Do.	do.	do.	0	0	15
1610	Basnayakagehena	do.	Garden	0	3	14
1611	Egodahena	do.	Jungle	0	2	18
1612	Ela-addarawatta	do.	Garden	0	0	36
1613	Do.	do.	do.	0	2	28
1614	Ambagahadola-addarahena	do.	Jungle	1	2	29
1615	Wilmullewattekele	do.	do.	1	2	12
1616	Wilmullegodellahena	do.	do.	12	3	13
1616½	Do.	do.	do.	0	2	38
1617	Do.	do.	do.	0	1	0
1618	Wellelolawatta	do.	Paddy	8	0	17
1629	Millagahasarahena	do.	Jungle	8	0	16
1630	Helikolewatte-addarahena	do.	do.	14	0	21
1631	Millagasaremadakattiya	do.	Paddy	0	2	23
1632	Do.	do.	do.	0	3	36
1633	Mulanekumbura	do.	do.	2	0	12
1634	Rajapaksagehenadeniya	do.	do.	0	0	19
1636	Diyagahagehena	do.	do.	1	3	19
1638	Rajapaksagehena	do.	Jungle	2	0	22
1640	Mullagehena	do.	do.	0	3	25
1641	Do.	do.	Garden	1	0	10
1642	Do.	do.	do.	0	0	13
Q 63	Boraluketiyawila-addarakele	do.	do.	0	1	36
R 63	Hungahagodadeniya	do.	Jungle	0	1	15
S 63	Pinhena or Panselawatta	do.	Paddy	0	3	35
T 63	Dolagodawatta	do.	Jungle	4	2	36
U 63	Boraluketiyahena	do.	Garden	1	1	6

Lot.	Name of Land.	Village.	Description.	Extent.		
				A.	R.	P.
V 63	Boraluketiyahena	Bambarenda	Jungle	1	0	33
W 63	Itagalahena	do.	do.	3	2	33
X 63	Magahenabatalakoratuwa	do.	Garden	0	1	36
Y 63	Magahena	do.	Jungle	2	0	27
Z 63	Narangahahena	do.	Garden	1	1	5
A 64	Keulhudagawakoratuwa or godella.	do.	do.	0	2	0
C 64	Puwakgahawatta	do.	do.	0	0	35
D 64	Kiriganarepahaladeniyahena	do.	Jungle	0	2	21
E 64	Pansalawatta	do.	Garden	0	0	39
F 64	Potudeniya	do.	Paddy	1	2	3
G 64	Potudeniyaawatta	do.	Garden and paddy	0	2	14
H 64	Tippilegewatta	do.	Garden	0	3	39
I 64	Ketakalegahawatta	do.	do.	0	2	27
J 64	Tippilegewattadeniya	do.	Deniya	0	1	21
K 64	Tippilegewatta	do.	Garden	0	0	36
L 64	Welidolawatta	do.	Jungle	1	1	6
M 64	Kalugahahena	do.	do.	1	1	39
N 64	Udumullekelewatta	do.	Garden	2	0	4
S 64	Balugewatta	do.	do.	0	2	30
T 64	Do.	do.	do.	1	2	1
U 64	Gamagewatta	do.	Jungle	0	2	34
V 64	Kalugaswatta	do.	do.	1	1	4
W 64	Alhenawatta	do.	Garden	4	3	15
X 64	Millasgasarawewa	do.	Paddy	0	2	38
Y 64	Lindearahenadeniya	do.	do.	0	1	29
Z 64	Lindearatmaga	do.	Garden	1	1	17
D 65	Dangahawatta	do.	do.	0	1	15
C 65	Kongahawatta	Kinneleyia	do.	1	0	33
12641	Medagodakahatahena	Preliminary plan 4,588. Urugamunuwa	Garden	8	2	15
V 499	Pansalawatta	Preliminary plan 1,140. Deyagaha	Garden	1	0	12
W 499	Paragahakumbura-atmaga	do.	do.	0	2	8
X 499	Paragahawatta	do.	do.	1	1	0
Y 499	Mahagammullakumbura	do.	Paddy	2	3	10
Z 499	Gnimelliyadda	do.	do.	0	3	28
A 500	Kapugasmullekoratuwa	do.	do.	1	0	13
B 500	Migahakumbura	do.	do.	1	3	4
C 500	Khelatumullekumbura	do.	do.	1	3	26
E 500	Balagodagemahawatta	do.	Garden	5	0	15
F 500	Indurugewatta	do.	do.	0	1	25
G 500	Pahalawatta	do.	do.	0	2	39
H 500	Arambewatta	do.	do.	1	0	14
I 500	Pansalawatta	do.	do.	2	2	12
J 500	Wewa-atmaga	do.	do.	0	2	8
L 500	Mahagandeniyaawatta	do.	do.	0	2	16
M 500	Mahagandeniya-atmaga	do.	do.	0	1	29
N 500	Do.	do.	do.	0	1	30
O 500	Mahagandeniyaabedda	do.	do.	0	2	27
P 500	Werakongodella or Mahahenakoratuwa	do.	do.	1	0	20
Q 500	Mahagandeniyaabedda	do.	do.	0	2	31
R 500	Vidanehenawatta	do.	do.	1	1	2
S 500	Weragodagewatta	do.	do.	1	1	14
T 500	Potumullewatta	do.	do.	1	0	37

Upset price,—Rs. 10 on lots of one acre or less ; and Rs. 20 on all lots over one acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matara.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 983, S. P.

වමී 1898 ක්වු අගෝස්තු මස 4 වෙනි දින කොළඹ

මහසෙනෙකාරීජ්ජන්නාන්සේනේ කන්තෝරුවේදිස.

මා කර දිසාවේ උපජිත්තඋත්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වමී 1898 ක්වු මක්කෝබර මස 6 වෙනි දින දවල් 12ට දික්වැල්ලේ කාණය මේදි වෙන්දේසිකර විකුණනව යෙදෙනවා ඇත.

මා කර දිසාවේ දකුණු පලාතේ වැල්ලබඩපත්තුවේ පිහිටා තිබෙන බිම්කැබෙලි.

1,626. වැල්ලබඩපත්තුව.

නො.	ඉඩමේ නම.	ගම.	අන්දම.	මහ.
1588	වැවගාමා ලදෙ දෙනිය	බබරුන්ද	ව	0 2 3
1592	කිරිගංආරේ පහල දෙනිය	එම	ව	0 0 36

නො.	ඉඩමේ නම.	ගම.	අක්ෂර.	මහන.
				අ. රු. ප.
1597	මුලත්වත්තේගේ සේන	බඩ්දන්ද	වත්ත	1 1 16
1598	බොරඑකැවියේ සේන	එම	බැද්ද	3 1 0
1598½	එම	එම	එම	0 1 12
1599	නාරත්ගහසේන	එම	එම	2 1 3
1602	කත්තානන්ගේ ගෙදරවත්ත	එම	වත්ත	6 1 0
1604	බත්මිගහආරේ දෙකිය	එම	භි	0 3 33
1607	නාරත්ගහසේන	එම	බැද්ද	0 2 19
1608	අඹගහදෙලේ ආරේදෙකිය	එම	දෙකිය	0 2 25
1608½	එම	එම	එම	0 0 15
1610	බස්නාගකගේගේන	එම	එලෝඑවත්ත	0 3 14
1611	එගොඩසේන	එම	බැද්ද	0 2 18
1612	ඇලඅද්දර වත්ත	එම	වත්ත	0 0 36
1613	එම	එම	එම	0 2 28
1614	අඹගහදෙලේ අද්දරසේන	එම	බැද්ද	1 1 29
1615	උඩුමුල්ලේවත්තේ කැල්ල	එම	එම	1 2 12
1616	උඩුමුල්ලේගොඩැල්ලේ සේන	එම	එම	12 3 13
1616½	එම	එම	එම	0 2 38
1617	එම	එම	එම	0 1 0
1618	වැල්ලේදෙලේ වත්ත.	එම	වත්ත සහ භි	8 0 17
1629	මිල්ලගස්ආරේ සේන	එම	බැද්ද	8 0 16
1630	ගැලිකොලවත්තේ අද්දරසේන	එම	එම	14 0 21
1631	මිල්ලගස්ආරේ මැදකපිටිය	එම	භි	0 2 23
1632	එම	එම	එම	0 3 36
1633	මුලනේ කුඹුර	එම	එම	2 0 12
1634	රාජපක්ෂගේ දෙකිය	එම	දෙකිය	0 0 19
1636	දියගහගේ සේන	එම	බැද්ද	1 3 19
1638	රාජපක්ෂගේ සේන	එම	එම	2 0 22
1640	මුල්ලගේ සේන	එම	වත්ත	0 3 25
1641	එම	එම	එම	1 0 10
1642	එම	එම	එම	0 0 13
Q 63	බොරඑකැවියේ අද්දර කැල්ල	එම	බැද්ද	0 1 36
R 63	හුනත්ගොඩ දෙකිය	එම	භි	0 1 15
S 63	පිංසේන (නොගොත්) පංසැලේ වත්ත	එම	බැද්ද	0 3 35
T 63	දෙලගොඩවත්ත	එම	වත්ත	4 2 36
U 63	බොරඑකැවියේ සේන	එම	බැද්ද	1 1 6
V 63	බොරඑකැවියේසේන	බඩ්දන්ද	කැලේ	1 0 33
W 63	ඉතාගලසේන	එම	එම	3 2 33
X 63	මාගාසේනේ බතලකොරටුව	එම	වත්ත	0 1 36
Y 63	මාගාසේනේ	—	—	2 0 27
Z 63	නාරත්ගහසේන	එම	කැලේ	1 1 5
A 64	කෙවිල්ලියොව කොරටුව	එම	වත්ත	0 2 0
C 64	දුක්ගාගවත්ත	එම	එම	0 0 35
D 64	කිරිගස්ආරේ පහලදෙකිය සේන	එම	එම	0 2 21
E 64	පත්තලවත්ත	එම	වත්ත	0 0 39
F 64	පොතුදෙකිය	එම	කුඹුර	1 2 3
G 64	පොතුදෙකියේ වත්ත	එම	එම	0 2 14
H 64	නිප්පිලියෙවත්ත	එම	වත්ත	0 3 39
I 64	කැවකැලගහවත්ත	එම	එම	0 2 27
J 64	නිප්පිලියෙවත්ත දෙකිය	එම	දෙකිය	0 1 21
K 64	නිප්පිලියෙවත්ත	එම	වත්ත	0 0 36
L 64	වැලිදෙලේවත්ත	එම	කැලේ	1 1 6
M 64	කළුගහසේන	එම	එම	1 1 39
N 64	උඩුමුල්ලේකැලේවත්ත	එම	වත්ත	2 0 4
S 64	බිටුගෙවත්ත	එම	එම	0 2 30
T 64	එම	එම	එම	1 2 1
U 64	ගමගෙවත්ත	එම	කැලේ	0 2 34
V 64	කළුගස්වත්ත	එම	එම	1 1 4
W 64	අලුගේනවත්ත	එම	වත්ත	4 3 15
X 64	මිලගාසරවැව	එම	කුඹුර	0 2 38
Y 64	ලියදආරසේනදෙකිය	එම	එම	0 1 21
Z 64	ලියදආරසේන	එම	වත්ත	1 1 17
D 65	දත්තගවත්ත	එම	එම	0 1 15
C 65	කෝත්තගවත්ත	කිරිකැලිය	එම	1 0 33
12641	මැදගොඩකහවසේන	සිහියව 4,588. උරුගමුව	එම	8 2 15
V 499	පත්තලවත්ත	සිහියව 1,140. දිගාගහ	එම	1 0 12
W 499	පරගහකුඹුරේඅත්මග	එම	එම	0 2 8
X 499	පරගහවත්ත	එම	එම	1 1 0

නො.	ඉඩමේ නම.	ගම.	අන්දම.	මහත.
				අ. රු. ප.
Y 499	මහගම්වුල්ලේ කුඹුර	දියගහ	වී	2 3 10
Z 499	ගිනිමැල්ලියද්ද	එම	වී	0 3 28
A 500	කපුගන්වුල්ලේකොටුව	එම	වත්ත	1 0 13
B 500	මීගහකුඹුර	එම	වී	1 3 4
C 500	කෙසෙල්අතුචුල්ලේ කුඹුර	එම	වී	1 3 26
E 500	වටගොඩගේ මහවත්ත	එම	වත්ත	5 0 15
F 500	ඉදුරුගේවත්ත	එම	එම	0 1 25
G 500	පනලවත්ත	එම	එම	0 2 39
H 500	අරඹුවත්ත	එම	එම	1 0 14
I 500	පත්කැලේවත්ත	එම	එම	2 2 12
J 500	වැව්අත්මග	එම	එම	0 2 8
L 500	මහගන්දෙකියේවත්ත	එම	එම	0 2 16
M 500	එම අත්මග	එම	එම	0 1 29
N 500	එම	එම	එම	0 1 30
O 500	මහගන්දෙකියේ බැද්ද	එම	එම	0 2 27
P 500	වීරකෝගොඩැල්ල (නොගොත්)			
	මකහේනේ කොරවුව	එම	එම	1 0 20
Q 500	මහගන්දෙකියේ බැද්ද	එම	එම	0 2 31
R 500	වීදහේනේවත්ත	එම	එම	1 1 2
S 500	වීරගොඩගේ වත්ත	එම	එම	1 1 14
T 500	පොතුචුල්ලේ වත්ත	එම	එම	1 0 37

අක්කරයක බිම් රූපියල් 10ද, අක්කරයකට වැඩි ඉඩම් රූපියල් 20 බැගින්ය.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේඤ්චකරුල්ලත්තාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ මාතර දිසාවේ ආණ්ඩුවේ උපද්වන්තරුත්තාන්සේගෙන්ද දැනගත්ව පුළුවන.

ගරුතර ආණ්ඩුකාර උතුමානවහන්සේගේ ආඥාවලෙස,
 ජ. නොඑල් වාකර්,
 මහසෙක්කාරිස් වමිග.

LAND SALES IN THE NORTH-WESTERN PROVINCE.

No. 1,276, N.-W. P.

Colonial Secretary's Office,
 Colombo, August 8, 1898.

ON Tuesday, October 18, 1898, at 1 o'clock P.M., the Government Agent for the North-Western Province will put up to auction, at his office in Kurunegala, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Katugampola hatpattu division of the Kurunegala District of the North-Western Province.

Preliminary plan 1,863.

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.
9377	Lankarangedara	Ibbanwalahena	Crown	Chena	6 3 34

Upset price,—Rs. 15 per acre.

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency the Governor's command,
 E. NOEL WALKER,
 Colonial Secretary.

No. 1,276, N.-W. P.

වමි 1898 ක්වු අගෝස්තු මස 8 වෙනි දින කොළඹ

මහසෙක්කාරිස්ලත්තාන්සේගේ කන්තෝරුවේදීය.

වසඹ දිසාවේ ආණ්ඩුවේ ඒජන්තරුත්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වමි 1898 ක්වු මක්කෝම්බු මස 18 වෙනි දිනවු අඟහරුවාදා දවල් එකට කුරුනෑගල කවිචේරියේදී වෙන්දේසිකර විකුනත්ව යෙදෙනවා ඇත.

වසඹ දිසාවේ කුරුනෑගල පලාතේ කටුගම්පල හන්සත්තුවේ පිහිටා තිබෙන බිම්කැබෙලි 1ක්.

සිතියම 1,863.

නො.	ගම.	ඉඩමේ නම.	අයිතිකම් කියත්තා.	අන්දම.	මහත. අ. රු. ප.
9377	ලාකාරන්ගෙදර	ඉබ්බන්වලේනේත	රාජසන්තක	හේත	6 3 34

නියමකරණුලද මුදල අක්කරයක් රූපියල් 15යි.

මෙම ඉඩම ගැණ වැඩිදුර කාරණා සර්වේඤ්චකරුල්ලත්තාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා වසඹ දිසාවේ ආණ්ඩුවේ ඒජන්තරුත්තාන්සේගෙන්ද දැනගත්ව පුළුවන.

ගරුතර ආණ්ඩුකාර උතුමානවහන්සේගේ ආඥාවලෙස,
 ජ. නොඑල් වාකර්,
 මහසෙක්කාරිස් වමිග.

LAND SALES IN THE WESTERN PROVINCE.

No. 1,591, w. P.

Colonial Secretary's Office,
Colombo, August 4, 1898.

On Tuesday, September 13, 1898, at noon, the Assistant Government Agent for the Kalutara District will put up to auction, at his office in Badureliya Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 10,512. Village—Badureliya.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
1	Suduwelipotakumbura <i>alias</i> Matadugala-mananekattiya	Crown	Field	1	2 22	15
2	Suduwelipotapunchideniya	do.	Deniya	0	3 9	10
3	Mananegodella	do.	Chena.	2	1 17	10
4	Matadugalapunchiwattapitakattiya	do.	Owita	1	0 33	10
6	Matadugalakumburagodella	do.	Chena	1	0 28	10
8	Matadugalakumburamedaduwa	do.	do.	4	0 37	10
14a	Dikhenawatta	do.	Abandoned garden	0	1 37	10
14½	Mavatevilaudakattiya	do.	Deniya	0	0 38	10
20	Davatahenapunchiduwa	do.	Chena	0	3 14	10
21	Davatagahahenagodella	do.	Jungle	6	0 14	15
22	Davatahenagodapunchiwatta	M. Sinno Appu	Garden	0	1 25	25
23	Davatehenadeniya	Crown	Deniya	3	1 0	10
24	Davatahenagodamahawatta	do.	Garden	0	3 0	10
25	Wattehenamedagodella	do.	Chena	0	3 0	10
35	Udakumburagodella	do.	Chena and jungle	1	0 12	10
49	Hendaviladeniya	do.	Deniya	12	3 8	10
59	Mawataadeniya	do.	do.	4	2 0	10
60	Mawatawilagodella	do.	Jungle	1	3 8	15
61	Botiyawegodella	do.	Jungle and chena	6	0 0	15
62	Bovitiyawedeniya	do.	Deniya	2	1 20	10
63	Tantirigodamukalana	do.	High jungle	6	2 16	20
65	Honpolaowita	do.	Owita	2	0 0	10
69	Kanuderiyane pitakattiya	do.	Deniya	0	1 36	10
71	Jambughawattahena	do.	Chena	0	1 26	10
76a	Kiligodakele	do.	Jungle	3	0 0	10
79½	Kowiligodellakele	do.	High jungle	5	0 0	10
82	Bada-amuwelanda	do.	Chena	2	0 30	10
84	Polkandegodawatta	G. Don Davit Appu	Garden	1	0 20	10
85	Potuwiladeniya	Crown	Deniya	1	0 32	10
87	Polkandemodarawaturana	do.	Jungle	2	3 8	10
102	Kamatepitiyagodella	Crown	Jungle	11	1 2	20
103	Kamatkumburadeniya	do.	Deniya	1	2 20	10
104	Aludoranagodawatta	S. Don Johannis	Garden	1	3 4	25
106	Elukpelessagoda	Crown	Jungle	5	2 29	15
107	Kamatkumburadeniya	do.	Deniya	7	1 34	10
110½	Andiyawalawatta	do.	Garden	0	3 38	10
112	Andiyawalagodellawatta	do.	Abandoned garden	0	1 21	15
113	Andiyawalagoda	do.	Chena	0	3 5	15
114	Andiyawalaowita	do.	Deniya	0	2 9	15
115	Andiyawaladeniya	do.	do.	1	2 3	10
116	Andiyawalakele	do.	Jungle and chena	10	1 38	15
117	Andiyawalawatta	do.	Abandoned garden	0	2 23	10
118	Wallewatta	do.	Chena	1	2 38	10
123	Horagahadeniya	do.	Deniya	2	3 17	10
124	Horagodakele	do.	Chena	1	0 10	10
125	Usgodakele	do.	Jungle and chena	9	2 15	15
126	Usgodawatta	G. Eronis	Garden	0	3 18	10
127	Andiyawalawatta	Crown	Chena	0	0 3	10
128	Dikgodellakele	do.	Chena and jungle	3	1 16	15
129	Suduwelimananedeniya	do.	Deniya	17	0 14	10
130	Kakgodellawatta	K. Brampi	Garden	0	1 18	25
131	Kakgodella	Crown	Chena	0	3 21	15
132	Kakgoda	do.	do.	2	0 31	15
132½	Do.	do.	do.	0	3 21	10
133	Kakgodelladeniya	do.	Deniya	0	2 1	10
134	Kakgodadeniya	do.	Field	4	3 22	10
135	Kammalkumburagodella	do.	Chena	4	1 28	15
136	Kammalkumburadeniya	do.	Deniya	0	2 8	10
138	Aluvilagodella	do.	Chena	7	0 26	10
140	Aluvilakumburagodella	do.	do.	2	0 13	10
141	Do.	do.	do.	5	1 25	10
142	Aluvilagodella	do.	do.	2	0 4	10
143	Do.	do.	do.	1	3 39	10
144	Aluvilagodellakele	do.	do.	12	0 20	10
145	Kakgodelladeniya	do.	Deniya	0	3 14	10

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.			Upset Price per Acre. Rs.
				A.	R.	P.	
146	Suduvelimananedeniyagodella	Crown	High jungle	5	3	28	15
148	Dikmananegoda	do.	do.	13	1	31	15
149	Aliwiledeniya	do.	Deniya	1	3	5	10
150	Elabodadeniya	do.	do.	0	2	20	10
151	Tambiliyawelagodella	do.	Chena	1	3	9	10
152	Tambiliyawiladeniya	do.	Deniya	0	1	35	10
153	Annasigaladeniya	do.	do.	0	0	16	10
154	Do.	do.	Field	3	0	21	15
155	Do.	do.	Deniya	0	2	18	10
156	Dikgoda and Kodituwakku-urawatthena	do.	Jungle	19	2	5	10
158	Tambiliyawilagodella	do.	do.	0	0	12	10
159	Tambiliyawilagoda	do.	Chena	0	3	31	10
160	Tambiliyawila	do.	Field	0	2	11	30
161	Ela-addaragodella	do.	Jungle	2	1	33	10
163	Medagodella	do.	Chena	0	0	36	10
164	Tambiliawiladeniya	do.	Deniya	1	0	0	10
165	Asurappuliawiladeniya	do.	do.	0	0	11	10
166	Kekelwatugoda	do.	Chena	6	2	16	10
167	Asurappuliaweladeniya	do.	Deniya	1	3	30	10
168	Do.	do.	do.	1	1	30	10
169	Asurappuliawelagodella	do.	Chena	0	0	13	10

Situated in Mahapattu south of the Pasdun korale east.

Further particulars respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kalutara.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 1,591, W. P.

වම් 1898 ක්වූ අගෝස්තු මස 4 වෙනි දින කොළඹ

මහසෙනෙවිතුමා විසින් ඉදිරිපත් කළ බවට පත්වන ලද ඉඩම්.

ඉඩම් කිහිපයක් මෙහි පහත සඳහන් වන ආකාරයට සත්කම් ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වම් 1898 ක්වූ සැප්තැම්බර් මස 13 වෙනි දින දඹාලට බදුරුලිය තානායමේදී වෙන්දේසි කර විකුණනු ලබන බවට පෙනෙනවා ඇත.

සියලුම 10,512 ගම—බදුරුලිය.

නො.	ඉල්ලුම්කරයා.	අයිතිකම් කියවන්නා.	අන්දම.	මහත. අ. රු. ප.	අක්කර ගම මිල. රු.
1	සුදුවැලිපොතකුඹුර නොගොත් මලදහල මානාගේ කවිපිය	රාජසත්කක	කුඹුර	1 2 22	15
2	සුදුවැලිපොත පුත්තේදෙනිය	එම	දෙනිය	0 3 9	10
3	මානාගේ ගොඩැල්ල	එම	හේන	2 1 17	10
4	මලදහල පුත්තේදෙනිය පිටකවිපිය	එම	බිවිට	1 0 33	10
6	මලදහල කුඹුරේ ගොඩැල්ල	එම	හේන	1 0 28	10
8	මලදහලකුඹුරේ මැදදුටු	එම	එම	4 0 37	10
14a	දික්ගේන වත්ත	එම	අත්ඇරපු වත්ත	0 1 37	10
14 1/2	මාවත මලදහල කවිපිය	එම	දෙනිය	0 0 38	10
20	දවටහේන පුත්තේදෙනිය	එම	හේන	0 3 14	10
21	දවටහේන ගොඩැල්ල	එම	කැලේ	6 0 14	15
22	දවටහේනගොඩ පුත්තේදෙනිය	ඇම්. සිසිල් කුමාරතුංග	වත්ත	0 1 25	25
23	දවටහේන දෙනිය	රාජසත්කක	දෙනිය	3 1 0	10
24	දවටහේනගොඩ මකවත්ත	එම	වත්ත	0 3 0	10
25	වත්තේදෙනිය මැද ගොඩැල්ල	එම	හේන	0 3 0	10
35	ලබකුඹුරේ ගොඩැල්ල	එම	හේන සහ කැලේ	1 0 12	10
49	කැන්දවිලේ දෙනිය	එම	දෙනිය	12 3 8	10
59	මාවතේ දෙනිය	එම	එම	4 2 0	10
60	මාවතේවිලේ ගොඩැල්ල	එම	කැලේ	1 3 8	15
61	බොකියාවේ ගොඩැල්ල	එම	කැලේ සහ හේන	6 0 0	15
62	බෝවිපියාවේ දෙනිය	එම	දෙනිය	2 1 20	10
63	තත්තීරිගොඩ මුකලාන	එම	කැලේ	6 2 16	20
65	ගොත්පල බිවිට	එම	බිවිට	2 0 0	10
69	කනුදෙරියාවේ පිටකවිපිය	එම	දෙනිය	0 1 36	10
71	ජම්බුගමවත්තේහේන	එම	හේන	0 1 26	10
76a	කිලිගොඩකැලේ	එම	කැලේ	3 0 0	10
79 1/2	කොවිලිගොඩැල්ලකැලේ	එම	එම	5 0 0	10
82	බදුඅමුටේ ලන්ද	එම	හේන	2 0 30	10
84	පොල්කන්දේගොඩ වත්ත	ඒ. දෙනි දවික්කපු	වත්ත	0 1 20	10
85	පොකුම්ලදෙනිය	රාජසත්කක	දෙනිය	1 0 32	10
87	පොල්කන්දේ මෝදරවතුරුන	එම	කැලේ	2 3 8	10
102	කමහේපිටියේ ගොඩැල්ල	එම	එම	11 1 2	20

නො.	ඉල්ලුම්කාරයා.	අයිතීන් කීයන්තා.	අන්දම.	මහත.		අක්කර	
				අ. රු. ප.	රු.	යන මිල.	
103	කමන්කුමාර්දෙනිය	රජසත්තක	දෙනිය	1	2	20	10
104	අඵදේරනගොඩවත්ත	ඇස්. දෙව් කේතානීස්	වත්ත	1	3	4	25
106	ඉඵක්පැලැස්සගොඩ	රජසත්තක	කැලේ	5	2	29	15
107	කමන්කුමාර් දෙනිය	එම	දෙනිය	7	1	34	10
110	ආභියවලවත්ත	එම	වත්ත	0	3	38	10
112	ආභියවලගොඩැල්ලවත්ත	එම	අත්ඇරපු වත්ත	0	1	21	15
113	ආභියවලගොඩ	එම	හේන	0	3	5	15
114	ආභියවලඕව	එම	දෙනිය	0	2	9	15
115	ආභියවලදෙනිය	එම	එම	1	2	3	10
116	ආභියවලකැලේ	එම	කැලේ සහ හේන	10	1	38	15
117	ආභියවලවත්ත	එම	අත්ඇරපු වත්ත	0	2	23	10
118	වල්ලේවත්ත	එම	හේන	1	2	38	10
123	ගොරගහදෙනිය	එම	දෙනිය	2	3	17	10
124	ගොරගොඩකැලේ	එම	හේන	1	0	10	10
125	උස්ගොඩකැලේ	එම	කැලේ සහ හේන	9	2	15	15
126	උස්ගොඩවත්ත	එම	වත්ත	0	3	18	10
127	ආභියවලවත්ත	ජී. එරෝනීස්	හේන	0	0	3	10
128	දික්ගොඩැල්ලකැලේ	රජසත්තක	හේන සහ කැලේ	3	1	16	15
129	සුදුවැලිමානානේදෙනිය	එම	දෙනිය	17	0	14	10
130	කක්ගොඩැල්ලවත්ත	කේ. බ්‍රිමිපි	වත්ත	0	1	18	25
131	කක්ගොඩැල්ල	රජසත්තක	හේන	0	3	21	15
132	කක්ගොඩ	එම	එම	3	0	12	15
132½	එම	එම	එම	0	3	21	10
133	කක්ගොඩැල්ලදෙනිය	එම	දෙනිය	0	2	1	10
134	කක්ගොඩදෙනිය	එම	කුමුර	4	3	22	10
135	කම්මල්කුමාර්ගොඩැල්ල	එම	හේන	4	1	28	15
136	කම්මල්කුමාර් දෙනිය	එම	දෙනිය	0	2	8	10
138	අඵවිලේගොඩැල්ල	එම	හේන	7	0	26	10
140	අඵවිලේකුමාර් ගොඩැල්ල	එම	එම	2	0	13	10
141	එම	එම	එම	5	1	25	10
142	අඵවිලේගොඩැල්ල	එම	එම	2	0	4	10
143	එම	එම	එම	1	3	39	10
144	අඵවිලේගොඩැල්ලකැලේ	එම	එම	12	0	20	20
145	කක්ගොඩැල්ලදෙනිය	එම	දෙනිය	0	3	14	10
146	සුදුවැලිමානානේදෙනිය ගොඩැල්ල	එම	කැලේ	5	3	28	15
148	දික්මානානේගොඩ	එම	එම	13	1	31	15
149	අලිවිලේදෙනිය	එම	දෙනිය	1	3	5	10
150	ඇලබඩදෙනිය	එම	එම	0	2	20	10
151	තඹලියාවෙලගොඩැල්ල	එම	හේන	1	3	9	10
152	තඹලියාවිලේදෙනිය	එම	දෙනිය	0	1	35	10
153	අත්තසිගලදෙනිය	එම	එම	0	0	16	10
154	එම	එම	කුමුර	3	0	21	15
155	එම	එම	දෙනිය	0	2	18	10
156	දික්ගොඩ සහ කොහිකුචක්කුවත්තහේන	එම	කැලේ	19	2	5	10
158	තඹලියාවිලේ ගොඩැල්ල	එම	එම	0	0	12	10
159	තඹලියාවිලේගොඩ	එම	හේන	0	3	31	10
160	තඹලියාවිල	එම	කුමුර	0	2	11	30
161	ඇලඅද්දරගොඩැල්ල	එම	කැලේ	2	1	33	10
163	මැදගොඩැල්ල	එම	හේන	0	0	36	10
164	තඹලියාවිලදෙනිය	එම	දෙනිය	1	0	0	10
165	අසුරප්පුලියාවිලේදෙනිය	එම	එම	0	0	11	10
166	කැනෙල්වතුගොඩ	එම	හේන	6	2	16	10
167	අසුරප්පුලියාවෙල දෙනිය	එම	දෙනිය	1	3	30	10
168	එම	එම	එම	1	1	30	10
169	අසුරප්පුලියාවෙලගොඩැල්ල	එම	හේන	0	0	13	10

පිහිටා තිබෙන්නේ පස්සක්කෝරලේ නැගෙනහුර පලාතේ දකුණු මහරත්නුවි.
 මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේසර්පනරාල්ලත්තාත්සේගෙත්ද, විකිනිටි කොත්දෙසි ගැණ
 කාරණා කළකර ආණ්ඩුවේ උපදේශනාත්සේගෙත්ද දැනගත්ව පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානත්තත්සේගේ ආඥාවලස,
 ජී. නොළල් වාකර,
 මහසෙනෙවිගොඩ විමල.

No. 1,592, w. p.

Colonial Secretary's Office,
Colombo, August 10, 1898.

ON Tuesday, September 20, 1898, at noon, the Assistant Government Agent for the Kalutara District will put up to auction, at his office in Horana Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 10,372. Village—Bellapitiya.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Upset Price	
				Extent A. R. P.	per Acre Rs.
8102	Attallawalakumbura	Crown	Deniya	1 2 32	20
		Village—Mahena.			
8102½	Atukoralagewatta	A. Grigoris and others	Garden	0 0 7	30
		Village—Bellapitiya.			
8103	Kirideniyawatta	A. Davit Appu	Garden	1 2 2	40
		Village—Mahena.			
8104	Delgahawatta	P. O. Perera	Garden	0 0 12	30
		Village—Bellapitiya.			
8105	Delgahawatta	A. David Appu	Garden	0 2 4	40
8106	Do.	A. Harmanis Appu	do.	1 1 32	50
8107	Kirideniya	Crown	Deniya	0 1 32	20
8108	Boralugoda-aswedduma-pitadeniya	do.	do.	0 3 29	20
8109	Boralugoda-asweddumagoda	do.	Owita	0 0 28	30
8110	Arambedolabodawatta	G. Satma	Garden	0 2 36	60
8111	Arambedolagodawatta	do.	Owita	0 1 9	20
8112	Etuminalapitiyawatta	P. Don Brampi and others	Jungle	3 0 6	50
F 716	Do.	do.	Owita	0 2 20	75
G 716	Boralugoda-aswedduma	P. Bunjappu and others	Paddy field	2 1 25	120
H 716	Arambekandawatta	G. Thomas	Garden	0 1 12	50
I 716	Do.	do.	do.	0 2 15	50
J 716	Do.	do.	Jungle	0 2 26	50
K 716	Do.	do.	Garden	0 2 15	50
		Village—Mahena.			
8114	Arambekandapantawatta	A. Sadris Appu and others	Garden	0 2 15	80
		Village—Remuna.			
8115	Anasigalahenawatta	A. Agris and others	Garden	0 0 37	80
8116	Galamullegodakahatagahawatta	G. Amaris Appu	do.	0 0 13	20
8117	Paulawatta	G. Amaris Appu and others	do.	0 2 33	80
8118	Do.	do.	do.	0 0 30	80
L 716	Galamullekahatagahawatta	P. Don Brampi and others	do.	1 2 9	80
M 716	Etunimalapitiyawatta	do.	do.	5 0 31	100
N 716	Do.	do.	Garden and owita	0 2 39	80
8119	Do.	do.	Jungle	3 2 27	50
		Village—Labugama.			
8120	Horagahamullehena	B. Don Tegrís and others	Garden	0 1 5	30
8121	Ihalamadakumbura	S. A. Perera and others*	Paddy field	3 0 12	30
8122	Hindolakattiya	R. Aranelis	Garden	0 3 7	50
8123	Hikgahahena	R. Arnolis	do.	2 2 30	80
O 716	Hindolawatta	R. Don Tegrís and others	do.	4 0 27	80
P 716	Do.	do.	do.	0 2 5	30
Q 716	Dolamunekumbura	T. Eranis and others	Paddy field	13 2 24	100
R 716	Kalawitigodawatta	W. Selo	Garden	1 3 4	80
8124	Pitamagahena	T. Eranis Perera	do.	0 2 10	60
8125	Do.	do.	do.	0 1 21	60
S 716	Galakaduwekumburawanata	do.	do.	0 3 37	80
8126	Talahenawatta	R. Peris Perera	do.	0 1 2	80
		Village—Petigomuwa.			
8127	Udatahena	Crown	Garden	0 0 21	10
8128	Do.	do.	do.	0 0 38	10
8129	Narangahahena	do.	Jungle	11 2 37	50
8130	Kahatagahahena	U. Babappu	Garden	0 0 17	60
8131	Udatalgahahena	L. F. Fernando	do.	0 1 33	50
8132	Battaudahena	Crown	Jungle	4 2 29	50
8133	Galpalunewatta	K. Janis and others	Garden	0 0 16	30
8134	Kosgahaowita or Dolakattiya	R. N. Fernando	do.	0 0 32	40
8135	Do.	do.	do.	0 0 19	40
8136	Dolahenakattiya	Crown	Owita	0 1 3	20
T 716	Galapaluwatta	P. Babahami	Jungle	0 2 21	50
U 716	Do.	do.	Garden	0 1 19	60
8137	Kajugahawelakumbura	Crown	Paddy field	0 3 34	20
8138	Newangodawatta	K. Grigoris and others	Garden	0 2 19	60
		Village—Dombagoda.			
8140	Petigomnkanda	Crown	Jungle	0 0 33	20

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Upset Price			
				Extent	per Acre		
				A.	R.	P.	Rs.
Village—Petigomuwa.							
V 716	Diganewatta	K. Grigoris and others	Garden	5	1	8	80
8141	Do.	do.	do.	0	0	22	60
Village—Dombagoda.							
8142	Pansalawatta	Crown	Garden	1	0	13	60
8143	Do.	do.	do.	0	1	12	60
W 716	Talakotuwwatta and Dolabodawatta	Nikulas Appu	do.	0	2	21	80
8144	Aramanamandiyahena	Crown	Jungle	0	3	0	50
8145	Delgahawatta	Don Allis	Garden	0	1	24	60
8146	Kahatagahakotuwa	Crown	Jungle	0	0	18	50
X 716	Kadawalawatta	B. Adorisa	Garden	0	1	17	60
Y 716	Hallanawatta	K. Don Siman and others	do.	0	1	7	60
Z 716	Halwalakumbura	do.	Paddy land	3	3	27	100
A 717	Ambagahakumbura	do.	do.	2	1	36	100
B 717	Midellagahaowita	do.	Owita	0	1	9	10
8147	Do.	Crown	Low jungle	0	0	27	10
Village—Kudella.							
C 717	Hallenalanda	M. D. Wijesinha and others	Owita	0	0	14	10
D 717	Batadombagaha-aswedduma	do.	Paddy field	0	1	30	100
E 717	Hallenalandewatta	do.	Garden	0	2	11	30
F 717	Do.	do.	do.	2	2	34	100
G 717	Do.	do.	do.	0	0	21	10
H 717	Batadombagaha-aswedduma	do.	Paddy field	4	0	17	100
I 717	Hallenalanda	do.	Garden	1	3	36	100
J 717	Do.	do.	do.	0	0	38	60
K 717	Do.	do.	do.	1	1	35	100
L 717	Do.	do.	do.	0	2	39	50
Village—Padagala							
M 717	Ambalamagodawatta	A. Tegis Appu and others	Garden	0	3	34	100
N 717	Do.	do.	do.	0	1	6	30
8148	Ambalangodalanda	Crown	Jungle	8	2	7	50
Village—Kudella.							
O 717	Galboda-addarawatta	K. J. Brito	Garden	0	2	24	80
P 717	Do.	do.	do.	0	3	4	60
Q 717	Pansalawatta	Incumbent, Kesellenawa Buddhist temple	do.	2	1	5	80
8152	Do.	Crown	Hena	0	0	39	20
Village—Kudella or Yatugoda.							
R 717	Senasungodawatta	M. D. Juan and others	Garden	0	3	6	80
Village—Kudella.							
8153	Senasungodahena	Crown	Jungle	0	0	28	20
Village—Mahayala.							
S 717	Alawattehena	B. Podiya	Garden	3	0	16	80
T 717	Kongahalandawatta	E. Don Kornelis Appu	do	3	0	28	80
Village—Kudella or Yatugoda.							
U 717	Wekandewatta	B. Podiya	Garden	0	3	37	80
Village—Mahayala.							
8154	Udamullehena	E. Don Kornelis Appu	Tea land	0	0	33	250
8155	Do.	do.	do.	4	1	16	250

Situated in the Munwattabage pattu of the Rayigam korale.

Further particulars respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kalutara.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 1,592, W. P.

වම් 1898 ක්වු අගෝස්තු මස 10 වෙනි දින කොළඹ

මහසෙනෙවිතුමා විසින් කටයුතු වෛසේන කන්කේරුවේදීය.

මස්තකර් දිසාවේ කථනර උපද්වන්තරත්නාන්තේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1898 ක්වු සැප්තැම්බර් මස 20 වෙනි දිනවු අහරුවාද හොරන තාතාසමේදී වෙන්දේසිකර මිතුණක්ව යෙදෙනවා ඇත.

සිතියම 10,372. ගම—වැල්ලපිටිය.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියත්තා.	අත්දම්.	අක්කර		
				මහත.	පස මිල.	
				අ. රු.	ප. රු.	
8102	අටල්ලවලකුඹුර	රජසත්කක	දෙතිය	1	2 32	20
8102½	අහකෝරලගේ වත්ත	ඒ. ශ්‍රීගෝරීස් සහ වෙනත් අය	වත්ත	0	0 7	30

නො.	ඉඩමේ නම.	අයිතියකම් කියවන්නා.	අන්දම.	අක්කර			
				මහන.			සක මිල.
				අ.	රු.	ප.	රු.
8103	කිරිදෙනිය වත්ත	ගම—බැල්ලපිටිය. ඒ. දවන්අප්පු	වත්ත	1	2	2	40
8104	දෙල්ගහවත්ත	ගම—මාහේන. පී. ඔ. ප්‍රේරු	එම	0	0	12	30
8105	එම	ගම—බැල්ලපිටිය. ඒ. දවන්අප්පු	එම	0	2	4	40
8106	එම	ඒ. හර්මානිස්අප්පු	එම	1	1	32	50
8107	කිරිදෙනිය	රාජසත්තක	දෙකිය	0	1	32	20
8108	බොරළුගොඩ අස්වැද්දුමේ පිටදෙනිය	එම	එම	0	3	29	20
8109	බොරළුගොඩ අස්වැද්දුමේ ගොඩ	එම	ඕව්ට	0	0	28	30
8110	අරඹේදෙලබොඩවත්ත	ඒ. සල්මා	වත්ත	0	2	36	60
8111	අරඹේදෙලබොඩවත්ත	එම	ඕව්ට	0	1	9	20
8112	අතුම්පලපිටියේ වත්ත	පී. දෙව් බ්‍රිමපි සහ තවත් අය	කැලේ	3	0	6	50
F 716	එම	එම	ඕව්ට	0	2	20	75
G 716	බොරළුගොඩ අස්වැද්දුමේ	පී. බුන්ප්පු සහ තවත් අය	කුඹුර	2	1	25	120
H 716	අරඹේකන්ද වත්ත	ඒ. කෝමිස්	වත්ත	0	1	12	50
I 716	එම	එම	එම	0	2	15	50
J 716	එම	එම	කැලේ	0	2	26	50
K 716	එම	එම	වත්ත	0	2	15	50
8114	අරඹේකන්දපාමුල්වත්ත	ගම—මාහේන. ඒ. සාද්‍රිස්අප්පු සහ තවත් අය	එම	0	2	15	80
8115	අත්තසිගලහේනවත්ත	ගම—රෙබුන. ඒ. අග්‍රිස් සහ තවත් අය	එම	0	0	37	80
8116	ගලමුල්ලේගොඩ කහට ගහවත්ත	ඒ. අමාරිස්අප්පු	එම	0	0	13	20
8117	පාමුල්වත්ත	එම සහ තවත් අය	එම	0	2	33	80
8118	එම	එම	එම	0	0	30	80
L 716	ගලමුල්ලේලේකහටගහ වත්ත	ඒ. දෙව් බ්‍රිමපි සහ තවත් අය	එම	1	2	9	80
M 716	අතුම්පලපිටියේ වත්ත	එම	එම	5	0	31	100
N 716	එම	එම	එම සහ ඕව්ට	0	2	39	80
8119	එම	එම	කැලේ	3	2	23	50
8120	හොරගහමුල්ලේ හේන	ගම—රෙබුනම. ආර්. දෙව් හේනිස් සහ තවත් අය	වත්ත	0	1	5	30
8121	ඉහලමඩකුඹුර	ආර්. ඒ. ප්‍රේරු සහ තවත් අය	කුඹුර	3	0	12	30
8122	හික්දෙලකට්ටිය	ආර්. අරනෝලිස්	වත්ත	0	3	7	50
8123	හික්ගහහේන	එම	එම	2	2	30	80
O 716	හික්දෙලවත්ත	ආර්. දෙව් හේනිස් සහ තවත් අය	එම	4	0	27	80
P 716	එම	එම	එම	0	2	5	30
Q 716	දෙලමුහේ කුඹුර	පී. එරනිස් සහ තවත් අය	කුඹුර	13	2	24	100
R 716	කලුමුල්ලේගොඩවත්ත	ඩබ්ලිව්. සෙලෝ	වත්ත	1	3	4	80
8124	පිටමගහේන	පී. එරනිස් ප්‍රේරු	එම	0	2	10	60
8125	එම	එම	එම	0	1	21	60
S 716	ගලකඩුවේ කුඹුරේ වනඅත	එම	එම	0	3	37	80
8126	කලහේනවත්ත	ආර්. පීරිස් ප්‍රේරු	එම	0	1	2	80
8127	වකලහේන	ගම—පෙහිගමුව. රාජසත්තක	එම	0	0	21	10
8128	එම	එම	එම	0	0	38	10
8129	නාරත්තහහේන	එම	කැලේ	11	2	37	50
8130	කහටගහහේන	පු. බිබ්අප්පු	වත්ත	0	0	17	60
8131	උඩකලහහේන	ආල්. ආල්. ප්‍රනාන්දු	එම	0	1	33	50
8132	බත්තන්දහේන	රාජසත්තක	කැලේ	4	2	29	50
8133	ගල්පහුණේවත්ත	කේ. ජනිස් සහ තවත් අය	වත්ත	0	0	16	30
8134	කොස්තහඹව්ට නොගොත් දෙලකට්ටිය	ආර්. ආන්. ප්‍රනාන්දු	එම	0	0	32	40
8135	එම	එම	එම	0	0	19	40
8136	දෙලහේන කට්ටිය	රාජසත්තක	ඕව්ට	0	1	3	20
T 716	ගලපවත්ත	පී. බිබ්ගාමි	කැලේ	0	2	21	50
U 716	එම	එම	වත්ත	0	1	19	60
8137	කපුගහවෙල කුඹුර	රාජසත්තක	කුඹුර	0	3	34	20
8138	කැවන්ගොඩවත්ත	කේ. ගිරිගෝරිස් සහ තවත් අය	වත්ත	0	2	19	60

නො.	ඉඩමේ නම.	අයිතිකම් ක්‍රියාත්මක.	අන්දම.	අක්කර		
				මහත. අ. රු. ප.	සක-මිල. රු.	
8140	පෙනිගොමුකන්ද	ගම—දොඹගොඩ. රාජසත්තක	කැලේ	0	0 33	20
V 716	දිගනෙවත්ත	ගම—පෙනිගමුව. කේ. හිරිගෝරිස් සහ හවන් අස	වත්ත	5	1 18	80
8141	එම	එම	එම	0	0 22	60
8142	පත්සලේවත්ත	ගම—දොඹගොඩ. රාජසත්තක	එම	1	0 13	60
8143	එම	එම	එම	0	1 12	60
W716	කලකොටුච්චි වත්ත සහ දොලබොඩවත්ත	නිකුල්අප්පු	වත්ත	0	2 21	80
8144	අරවනාමන්තිසේසේන	රාජසත්තක	කැලේ	0	3 0	50
3145	දෙල්ගහවත්ත	දෙත් අල්ලීස්.	වත්ත	0	1 24	60
8146	කහටගහකොටුව	රාජසත්තක	කැලේ	0	0 18	50
X 716	කඩවලවත්ත	බී. අදොරිසා	වත්ත	0	1 17	60
Y 716	හල්ලෙවත්ත	කේ. දෙත් සීමන් සහ වෙනත් අස	එම	0	1 7	60
Z 716	හල්වලකුඹුර	එම	කුඹුර	3	3 27	100
A 717	අඹගහකුඹුර	එම	එම	2	1 36	100
B 717	මිදුල්ලගහමිව්ව	එම	මිව්ව	0	1 9	10
8147	එම	රාජසත්තක	කැලේ	0	0 27	10
C 717	හල්ලෙවත්ත	ගම—කුඩුල්ල. ඇම්. ඩී. විජේසිංහ සහ වෙනත් අස	මිව්ව	0	0 14	10
D 717	බඩදොම්බගහ අස්වැද්දුම	එම	කුඹුර	0	1 30	100
E 717	හල්ලෙවත්ත	එම	වත්ත	0	2 11	30
F 717	එම	එම	එම	2	2 34	100
G 717	එම	එම	එම	0	0 21	10
H 717	බඩදොම්බගහඅස්වැද්දුම	එම	කුඹුර	4	0 17	100
I 717	හල්ලෙවත්ත	එම	වත්ත	1	3 36	100
J 717	එම	එම	එම	0	0 38	60
K 717	එම	එම	එම	1	1 35	100
L 717	එම	එම	එම	0	2 39	50
M 717	අම්බලමේගොඩවත්ත	ගම—පාඩාගල. ඒ. තේගිස්අප්පු සහ වෙනත් අස	එම	0	3 34	100
N 717	එම	එම	එම	0	1 36	30
8148	අම්බලන්ගොඩවත්ත	රාජසත්තක	කැලේ	8	2 7	50
O 717	හල්බොඩඅද්දරවත්ත	ගම—කුඩුල්ල. කේ. ජේ. බ්‍රිට්ටු	වත්ත	0	2 24	80
P 717	එම	එම	එම	0	3 4	60
Q 717	පත්සලවත්ත	කෙසෙල්ලොකාච්චි විහාරාධිපති තෙරුන්කාන්සේ	එම	2	1 5	80
8152	පත්සලවත්ත	රාජසත්තක	ගේන	0	0 39	20
R 717	සැහසුන්ගොඩවත්ත	ගම—කුඩුල්ල නොහොත් සතුගොඩ. ඇම්. ඩී. ජුවන් සහ වෙනත් අස	වත්ත	0	3 6	80
8153	එම ගේන	ගම—කුඩුල්ල. රාජසත්තක	කැලේ	0	0 28	20
S 717	ඇලවත්තේසේන	ගම—මහසාල. බී. පොඩියා	වත්ත	3	0 16	80
T 717	කෝන්ගහලන්දේවත්ත	ඊ. දෙත් කොර්නේලිස්අප්පු	එම	3	0 28	80
U 717	වැකන්දේ වත්ත	ගම—කුඩුල්ල නොහොත් සතුගොඩ. බී. පොඩියා	එම	0	3 37	80
8154	උඩමුල්ලේසේන	ගම—මහසාල. ඊ. දෙත් කොර්නේලිස්අප්පු	ගේ වවාපුඉඩම	0	0 33	250
8155	එම	එම	එම	4	1 16	250

පිහිටා තිබෙන්නේ රජයේ කෝරළේ මුත්තේවත්තේ බොහෝ පත්තුවේ.
මෙම ඉඩම් හැඟ වැඩිදුර කාරණා සර්වේසර්පන රාජ්‍යයන් සේවයේ ගත්ද, පිහිටීමේ කොන්දේසි හැඟ කාරණා කළුබර ආණ්ඩුවේ උපදේශනවලට අනුකූලව දැනගත්ව පුළුවන.

හරුහර ආණ්ඩුකාර උතුමානත්වගත්සේගේ ආඥාව ලෙස,
ඊ. ආචාර්ය වාකර්,
මහසභාකාරී පමික.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following land, required for a public purpose, namely, for site for a dispensary, to wit :—

Preliminary plan 809. Village—Taldena.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent. A R. P.
E 90	Karapinchawahena	Chena	Taldena Ratemahatmaya	0 1 11

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the land.

All persons interested in the aforesaid land are hereby required to appear personally or by agent before me at the Badulla Kachcheri on September 5, 1898, at 1 o'clock P.M., and to state the nature of their respective interests in the land, and the amount and particulars of their claims to compensation for such interests.

Badulla Kachcheri,
August 9, 1898.

G. A. BAUMGARTNER,
Government Agent.

විෂය 1876 ක්ව අවුරුද්දේ නොමමර 3 වේ ආඥාවලින් හත්වෙනි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්තකට, එනම්:—බෙහෙත්සාලාවක් සෑදීමට ඉඩමක් ලබාගැනීමේ පිණිස මෙහි පහත සඳහන්වෙන ඉඩම ලබාගැනීම සඳහා ක්‍රියාකරණපිණිස "විෂය 1876 දේ ඉඩම් ලබාගැනීමේ ආඥාවලින්" හවෙති කාණ්ඩයේ කර තිබෙන පාරාද්‍රව්‍ය ප්‍රකාරයට කාරක මන්ත්‍රීසභාවේ මන්ත්‍රණය ඇතුළු ලාභානන්වගන්තියේගෙන් නිසි ආකාරයට අත ලැබී තිබේ. එ ඉඩම නම් :—

සිතියම 809. ගම—තල්දෙන.

නො.	ඉඩමේ නම.	අත්දම.	අයිතියකම් කියන්නා.	මහත. අ. රු. ප.
E.90	කරපින්වාලේ හේන	හේන	තල්දෙන රටේවගන්තිය	0 1 11

එබැවින් ඉඩම අයිතිකරගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙන බව පොදුජනතාව දැනගැනීම සඳහා හත්වෙනි වගන්තියේ ඕනෑකර තිබෙන හැටියට මෙයින් දැනුම්දෙමි.

ඉහතකී ඉඩමට අයිතිවාසිකම් ඇත්නාවූ සෑමදෙනම තමන්ගේ නොගොස් තමන් වෙනුවට ක්‍රියාකරණ අත විෂය 1898 ක්ව සැපයුම්මය පස්වෙනි දින දවල් එකේ කනියමට බදුඑකවිවේරියේදී මා ඉදිරිපිටට පැමිණ එ කොයිඅත්දමේ අයිතිවාසිකමද කියා කියාසිටිනට ඕනෑවා සහ මෙම ඉඩම වෙනුවට ඉල්ලා සිටින මුදල් ගණ හත් ඊට ඇත්නාවූ තමන්ගේ අයිතියමේ තොරතුරුත් කියා සිටිනට ඕනෑ බව මෙයින් දැනගත යුතුයි.

විෂය 1898 ක්ව අගෝස්තු මස 9 වෙනි දින බදුඑකවිවේරියේදී.

ජී. ඒ. බොම්බාර්ට්නර්
ආණ්ඩුවේ ඒජන්ත වහන.

1876 මැර්ච් 3 ම ඉලක්කප්පද්දින 7 ම් පිරිවිස් පිරකාරම් වයිතසියසාල කඩවතප්පු ග්‍රාම පසිරිකප්පෙවෙකු වෙණ්දියතාන පිණ්ණාච්චොලප්පඩම කාණිය, අත්තාවු :—

පිරාතමපද්දි ඉලක්කම 809. ග්‍රාමපිණි—තලතන.

තණ්ඩ.	කාණියිනු පෙයා.	විවරම.	උරිත්තාණියිනු පෙයා.	විසාලම. අ. රු. ප.
E 90	කාප්පිචුසාවලපේන	පේන	තලතන රෙද්දමාප්පු මෙයා	0 1 11

මෙහිදී කොන්දාන නම් නිලධාරියෙකු 1876 ම් වරුණුදී කාණි ගිණුම්කොන්දානප්පහර්තිය පද්දින 6 ම් පිරිවිස් ග්‍රාමපසිරිකප්පෙවෙකු පිරකාරම් ප්‍රකාරම් මෙහිදී මා ඉදිරිපිටට පැමිණ එ කොයිඅත්දමේ අයිතිවාසිකමද කියා කියාසිටිනට ඕනෑවා සහ මෙම ඉඩම වෙනුවට ඉල්ලා සිටින මුදල් ගණ හත් ඊට ඇත්නාවූ තමන්ගේ අයිතියමේ තොරතුරුත් කියා සිටිනට ඕනෑ බව මෙයින් දැනගත යුතුයි.

මෙහිදී කොන්දාන නම් නිලධාරියෙකු 1898 ම් ජූනි 5 ම් දින දවල් එකේ කනියමට බදුඑකවිවේරියේදී මා ඉදිරිපිටට පැමිණ එ කොයිඅත්දමේ අයිතිවාසිකමද කියා කියාසිටිනට ඕනෑවා සහ මෙම ඉඩම වෙනුවට ඉල්ලා සිටින මුදල් ගණ හත් ඊට ඇත්නාවූ තමන්ගේ අයිතියමේ තොරතුරුත් කියා සිටිනට ඕනෑ බව මෙයින් දැනගත යුතුයි.

වතුනෙක ජසජේරි,
1898 මැර්ච් ජූනි 9 ම් ද.

ජී. ඒ. බොම්බාර්ට්නර්,
ආණ්ඩුවේ ඒජන්ත වහන.

NOTICE UNDER ORDINANCE No. 1 OF 1897.

[An Ordinance relating to Claims to Forest, Chena, Waste, and Unoccupied Lands.]

Proceedings under Ordinance No. 1 of 1897 relating to Claims to Forest, Chena, Waste, and Unoccupied Lands.

In the matter of the land commonly called or known as Delgahahena, situate in the village of Kekanadura in the Matara-Wellaboda pattuwa, in the Southern Province.

WHEREAS in pursuance of section 1 of the Ordinance No. 1 of 1897 it was duly declared and notified on the Sixth day of July, One thousand Eight hundred and Ninety-seven, that if no claim to the land commonly called or known as Delgahahena, situate in the village of Kekanadura in the Matara-Wellaboda pattuwa, in the Southern Province, containing in extent seven acres one rood and twenty-four perches (7a. 1r. 24p.), and shown as lot B 462½ in preliminary plan No. 4,178, was made to the Government Agent of the said Province or to the Assistant Government Agent of the District of Matara within the period of three months from the date of such declaration and notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown; and whereas one Vidanage Don Pedris, of Kekanadura, made claim thereto, and I, John Perry Lewis, being appointed Special Officer under the said Ordinance, made due inquiry into such claim; and whereas I and the said claimant have come to an agreement in writing concerning the said land under section 4, sub-section 1, of the said Ordinance:



Surveyor-General's Office,
Colombo, February 9, 1898.

4,178
B 462½

P. D. WARREN,
Assistant Surveyor-General.

It is hereby ordered, in pursuance of the agreement afore-mentioned, that the said Vidanage Don Pedris do pay to the Assistant Government Agent at Matara a sum of Rupees One hundred and Fifty (Rs. 150), which shall be paid on or before the Third day of July, One thousand Eight hundred and Ninety-eight, and thereupon the claimant shall be declared to be the purchaser of the said land called Delgahahena, situate at Kekanadura in the Matara-Wellaboda pattuwa, in the Southern Province, containing in extent seven acres one rood and twenty-four perches (7a. 1r. 24p.), as described in the annexed plan 4,178 (B 462½); bounded on the north by Delgahahena claimed by S. P. Don Carolis and Ukwatta claimed by S. P. Don Carolis; on the east by Kapuzamage muttettuwa claimed by S. N. M. Dawudu and others, Edandekumbura claimed by D. S. de Alwis Samarasinha, Kandemullekumbura claimed by D. S. de Alwis Samarasinha, and Kandemullekumbure-atmaga *alias* Delgahahena; on the south by Atdenamullehenyaya purchased from Crown by J. E. Wijesinha (*vide* title plan 151,575) and Ollanganhaduhena; on the west by Ihalawewa-atmaga *alias* Delgahahena planted with arecanuts.

In failure of payment of the said sum of Rs. 150 on or before the due date, the Government Agent of the Province shall resume possession of the said land, and it shall be declared to be the property of the Crown.

Matara, June 17, 1898.

J. P. LEWIS,
Special Officer.

ABSTRACTS OF SEASON REPORTS.

ABSTRACTS OF SEASON REPORTS FOR THE MONTH OF JULY, 1898.

WESTERN PROVINCE.

COLOMBO AND NEGOMBO DISTRICTS.

Paddy: yala plants are generally thriving, and are here and there already in ear. Sowing for maha has begun in some villages.

Dry grain: no cultivation worth reporting.

Other products: the supply of fruit and vegetables was good, and prices were reasonable.

Prices of staple products: rice, from Rs. 3.50 to Rs. 5 a bushel; cocoanuts, from Rs. 28 to Rs. 30 a thousand.

Rainfall: during the month the rainfall was sufficient.

Remarks on harvest prospects generally: a good yala harvest may be generally expected.

Observations on the health of the inhabitants: with the exception of a few cases of fever, dysentery, and chickenpox in some parts of the district, the health of the inhabitants was generally good.

KALUTARA DISTRICT.

Paddy: yala harvest, the plants are from three to four months old, and are in ear.

Dry grain: cultivation very small, but in good condition.

Other products: fruits and vegetables are scarce throughout the district.

Prices of staple products: rice, Rs. 4.50 to Rs. 6 a bushel; cocoanuts, Rs. 25 to Rs. 30 per thousand in Rayigam korale and the totamunas, and Rs. 30 to Rs. 50 in Pasdun korale.

Rainfall: heavy.

Remarks on harvest prospects generally: the yala crop is not expected to be a good one.

Health of the people: in the totamunas there were a few cases of dysentery, fever, and chickenpox; in other parts of the district the health of the people has been good.

Health of cattle: hoof-and-mouth disease was prevalent in Rayigam korale. It has died out in the Pasdun-korale west. There were two cases of murrain in the Panadure totamuna.

CENTRAL PROVINCE.

KANDY DISTRICT.

Paddy, maha: the paddy fields in all the divisions are being ploughed.

Yala: in Yatinuwara, Harispattu, and Pata Hewaheta paddy fields are blossoming; in Uda Dumbara and Uda-palata paddy plants are in ear; and in Udunuwara the paddy is being transplanted.

Crop or prospects of crop: too early to form an opinion.

Dry grain, maha: hill paddy chenas in Yatinuwara and Uda Bulatgama are being sown, and in Udunuwara kurakkan plants are in blossom.

Yala: in Harispattu and Pata Hewaheta kurakkan plants are in blossom, in Udapalata it is earing, and in Uda Dumbara in plants.

Rainfall: sufficient in all the divisions, except in Pata Hewaheta.

Prices: paddy, Re. 1.50 per bushel; kurakkan, Re. 1.25 per bushel; rice, Rs. 4.50 to Rs. 5 per bushel; cocoanuts, Rs. 3.75 to Rs. 5 per 100.

Health of people: good. There were a few cases of dysentery in Medagama in Pata Hewaheta; of fever, dysentery, measles, and sore-eyes in Udapalata.

Health of cattle: good, except in Udapalata, where foot-and-mouth disease has broken out.

MATALE DISTRICT.

Rainfall registered at Matale: 5.36 in.

Paddy: yala fields in plants, some budding.

Dry grain: crops (mineri and gingelly) are being gathered in Matale north chenas. Matale south and east chenas in fair condition.

Tanks in Matale north: some nearly dry, others quarter full. Water let out for earthwork.

Health of cattle: fair. Few cases of hoof-and-mouth disease in some villages of Matale north and south.

Health of people: fever and sore-eyes prevailing to some extent. Chickenpox and measles reported from a few villages.

NUWARA ELIYA DISTRICT.

Kotmale.—Blowing was severe in certain parts of the district surrounding the suburbs of Nuwara Eliya. Paddy fields are being sown for maha. Fruits scarce. The supply of vegetables very satisfactory. No sickness amongst cattle.

Walapane.—Yala cultivation is very satisfactory; prospects very encouraging. Vegetables scarce, but garden produce plentiful. Paddy weevils are found in certain villages, but are decreasing. Price of kurakkan and Indian corn has gone up.

Uda Hewaheta.—Yala cultivation in progress; prospects very fair. Health of people satisfactory.

NORTHERN PROVINCE.

JAFFNA DISTRICT.

Rainfall : nil, as registered at the Public Works Department Office, Jaffna.

Weather : the month was marked by total absence of rain. The weather was hot and oppressive, and the wind was blowing from the south-west.

Paddy cultivation : the fields are being manured for the ensuing cultivation.

Dry grain cultivation : thinaichchami and panichchami are being reaped, and the outturn is fair. Kurakkan is in plants and ears, with good prospect.

Tobacco cultivation : crops harvested with fair results, but the price of the article has greatly fallen down owing to lack of demand.

Health of people : cholera broke out in the Vadamaradchi west division during the latter part of the month. 75 cases were reported, of which 46 proved fatal.

Health of cattle : good, but cattle suffered to some extent from want of pasture and water.

Price of staple articles : paddy, Re. 1.87½ per bushel ; rice, Rs. 4 per bushel ; kurakkan, Rs. 2 per bushel ; thenaichchami, Re. 1.75 per bushel ; panichchami, Re. 1.60 per bushel ; varagu, Rs. 1.50.

MANNAR DISTRICT.

Weather : strong blowing from south-west moderated the heat to some extent. No rain.

Agriculture : threshing kalapokam paddy stacks and manuring going on.

Health of people : satisfactory. A few cases of cholera among immigrants and survey coolies.

Health of cattle : satisfactory.

Prices of grain : rice, Rs. 4.50 per bushel ; paddy Re. 1.50 per bushel.

MULLAITTIVU DISTRICT.

Weather : there were a few refreshing showers of rain in Karikkaddumulai south and Putukkudiyiruppu on the 15th and 16th ; very little rain is reported to have fallen in the other divisions during the month. During the early part of the month the south-west wind blew, but later on the wind was variable. Slight dew fell at night.

Crops : the threshing of the last kalapokam paddy stacks continued. The idaipokam paddy plants under the Neeravi tank in Karikkaddumulai north are in blossom and in ear. The plants are doing well. Preparations for the ensuing kalapokam cultivation are going on.

General health : fair. Fever and pneumonia prevailed as usual. There were also a few cases of measles in the maritime pattus, mostly among children.

Prices of grain : paddy, Rs. 2 per bushel ; rice, Rs. 4.50 per bushel ; kurakkan, Re. 1.50 per bushel ; varaku, Re. 1 per bushel ; ellu, Rs. 4 per bushel ; kollu, Rs. 3.50 per bushel ; uluntu, Rs. 4 per bushel ; payaru, Rs. 4 per bushel.

SOUTHERN PROVINCE.

GALLE DISTRICT.

Paddy and fine grain : crop is being reaped in some parts of the district, and a fair harvest is expected.

Miscellaneous : breadfruit are abundant, jak is scarce.

Price of staple products : rice, varies from Rs. 4.50 to Rs. 5 per bushel ; paddy and fine grain, Rs. 2 per bushel.

Health : satisfactory. Two cases of chickenpox and influenza have been reported.

Rainfall : 8.24 in.

HAMBANTOTA DISTRICT.

Paddy : first yala reaped in West Giruwa pattu ; second yala in various stages. Cultivation for yala in East Giruwa pattu finished. In Magam pattu the yala crop of lands under Tissa is in different stages. Fields in Magama and Wirawila are being reaped. Paddy weevil has done but little harm, and has disappeared.

Fine grain : very little land has been sown for yala.

Various : a large quantity of sweet potatoes and vegetables raised in West Giruwa pattu is sent to Matara, Galle, and Colombo.

Health : general health good. No cattle murrain, but a good many cattle in West Giruwa pattu and Magam pattu have died for want of water and grass. Rain badly wanted, especially in Magam pattu.

Prices : rice, Rs. 3.50 to Rs. 4.50 per bushel ; paddy, Re. 1.50 to Re. 1.75 per bushel ; kurakkan, Re. 1.50 to 1.75 per bushel ; cocoanuts, Rs. 30 to Rs. 40 per 1,000 ; plantain bunches, Rs. 35 to Rs. 75 per 100.

MATARA DISTRICT.

[Report not received.]

EASTERN PROVINCE.

BATTICALOA DISTRICT.

Paddy : pinmari crop has been harvested. Eitala crop is suffering for want of water. All tanks are empty ; no flood or rain to replenish them.

Other grains : clearing of lands for dry grain cultivation is in progress.

Prices of grain : paddy sells at Re. 1.50 a bushel. Other grains not procurable.

Rainfall : .26 in. in 1898, .51 in. in 1897.

Public health : good. There were two cases of acute diarrhoea that proved fatal about the first week of July, and there have been no fatal cases since. Cattle murrain has disappeared. Wells in the town are beginning to dry up. Heat is excessive.

TRINCOMALEE DISTRICT.

Paddy : pinmari cultivation of Koddigar pattu harvested : good crop. Tamblegam crop excellent ; part harvested. Kattukulam pattu crop ripe, good.

Tobacco : not sold owing to combination among Jaffna traders.

Dry grain : nil.

Fishery : fair.

Health of people : satisfactory.

Price of articles : paddy, Re. 1.50 per bushel ; rice, Rs. 4.55 per bushel ; cassava, Rs. 2.50 per cwt.

NORTH-WESTERN PROVINCE.

KURUNEGALA DISTRICT.

Wanni Hatpattu.—Yala paddy crops young ; prospects not favourable owing to excessive drought. Crops on high land partly ripened and partly withered from want of water ; prospects not favourable. Health of people : fair. Health of cattle : murrain still prevails, but confined to narrow areas in six of the korales. Rainfall nil.

Weudawilli Hatpattu.—Yala paddy crops partly earing and partly young ; 400 acres sown for maha ; for want of rain prospects not favourable. Crops on high lands earing ; prospects not favourable. There were a few showers of rain during the month. Health of people : fever and sore-eyes prevailed to a great extent. Health of cattle : fair. There were a few cases of murrain.

Dambadeni Hatpattu.—Fields being sown for maha ; prospects favourable as there was sufficient rain for newly-cultivated fields. Crops on high lands some ripening, some blossoming, and others young ; prospects favourable. Health of people : good. Health of cattle : murrain prevails in two korales.

Katugampola Hatpattu.—Yala paddy : small extent cultivated ; crop good. Cultivation for maha commenced ; prospects favourable as there was sufficient rain. Mun crop matured and being gathered. Kurakkan crop still young ; prospects good. Rained eighteen days in the month, but the showers not heavy. Health of people and cattle : satisfactory.

Hiriyala Hatpattu.—Paddy : ploughing for maha has commenced. Crop on high lands for yala matured and being reaped and gathered ; prospects fair. Rainfall almost nil. Health of cattle fair, but murrain prevails in five of the korales.

PUTTALAM DISTRICT.

Paddy : in Demala hatpattu about 68 acres were cultivated for yala, and the crops are in various stages of growth. In Akkarai and Rajakumarawanni pattu of the Puttalam division the crops are earing.

Fine grain : in Demala hatpattu about 450 acres of high land were cultivated with gingelly and mineri. Of this, the gingelly crop was reaped and gathered in, but the mineri crop withered for want of rain. In Puttalam division the crops were about to be gathered in.

Health of the people : in Demala hatpattu the health of the people was the same as reported in June, except in Rajakumarawanni pattu, where parangi is said to prevail. The health of the people in Puttalam division was good.

Staple products : the price of nearly every commodity was higher than usual owing to St. Anna's festival. A bushel of rice varied in price from Rs. 4 to Rs. 4.50, and coconuts from Rs. 3 to Rs. 4.50 per hundred.

Rainfall : there was no rainfall registered at Puttalam. The ground is quite parched. There was strong blowing about the end of the month.

CHILAW DISTRICT.

[Report not received.]

PROVINCE OF UVA.

BADULLA DISTRICT.

Paddy : the crops on fields sown for maha are being reaped and gathered ; yield not very good. Much damage has been done by the weevil to stored paddy. Yala fields are being sown and ploughed.

Chena : clearing going on.

Fruits and vegetables : plentiful and cheap.

Health of cattle : good, but cattle murrain is still prevailing in Buttala, Wedirata, Batugammana, and Wattedegama.

Health of people : not good. Fever, sore-eyes, dysentery, influenza, and cough reported from all parts of the Province.

Weather : dry.

Rainfall : during the month 2.11 in.

PROVINCE OF SABARAGAMUWA.

RATNAPURA DISTRICT.

Paddy : the crops of the fields cultivated for the yala harvest throughout the district are coming into maturity, and the prospects are favourable, except in some parts of Meda and Kadawata korales, where the crops are suffering owing to drought. The maha fields in Kuruwiti, Nawadun, and Atakalan korales are being ploughed and sown. In Kolonna korale the maha crops are in some parts ripe and in some parts just blossoming. The prospects are satisfactory.

Fine grain : in Kuruwiti, Atakalan, Kolonna, Kadawata, and Meda korales chenas are being cleared and sown. In Nawadun and Kukulukorales the chena crops are in blossom, and the prospects are favourable. In Kolonna korale tana crops have been gathered, but the outturn is not satisfactory. The crops on owiti in Kuruwiti, Nawadun, and Kukulukorales are ripening, and the prospects are favourable.

The health of the people is, on the whole, satisfactory. Cases of influenza, fever, and sore-eyes are reported from Atakalan korale, and some cases of fever from Kadawata and Meda korales.

Cattle murrain has broken out in Kuruwiti and Atakalan korales, and steps have been taken to check the spread of the disease.

KEGALLA DISTRICT.

Paddy : yala prospects are good. Ploughing and sowing for maha are in progress.

Dry grain : hill paddy is being sown. Iringu and kurakkan have been sown, and the prospects are good. Mun sown in Four Korales is thriving. Gingelly and tana sown in Beligal korale are doing well.

Prices : paddy, Re. 1.37 to Re. 1.50 per bushel ; hill paddy, Re. 1 to Re. 1.25 per bushel ; kurakkan, 87 cents to Re. 1 per bushel ; mun, Rs. 3.50 to Rs. 4 per bushel.

Rainfall : Ruwanwella 14.12 in.

Cattle disease is prevailing in parts of the district ; it is increasing in Paranakuru korale.

Health of people : fever is prevailing in parts of Galboda and Kinigoda korales and Paranakuru korale. A few cases of measles and chickenpox have been reported from Three Korales.

The paddy pest is disappearing.

SALES OF ARRACK, TOLL, AND OTHER RENTS.

NOTICE is hereby given that the Government Agent for the Western Province will put up for sale by public tender, at the risk of the original purchaser, the lease of lot P in the Maradana Cinnamon Gardens, known as Kadurugastudawa, belonging to Government, for a period of three years and three months commencing from September 1, 1898.

The sale of the lease of this allotment of land will be on the condition that should the lot or any portion thereof be required for the purposes of Government before the expiry of the lease, the lessee shall surrender it after one month's notice of such requirement without compensation. The extent of lot P is 85 acres 3 roods and 29 perches more or less.

The tenders, which must be in sealed envelopes superscribed "Tenders for the lease of Lot P in Maradana Cinnamon Gardens," will be received at the Colombo Kachcheri until 12 o'clock noon on Monday, August 22, 1898, when they will be opened. All persons making tenders will be required to be present or to satisfy the Government Agent by some duly accredited agent that the tender is made bona fide.

The person whose tender is selected by the Government Agent for submission to His Excellency the Governor will be required to deposit at once one-tenth of the purchase amount in cash; and should the tender be accepted by His Excellency, to furnish approved security for one-half of the whole purchase amount, or in cash for one-third of the whole purchase amount, within thirty days of the date of the receipt by him of the notification of the Governor's acceptance of his offer.

He will also be required to deposit money to pay the fees of the Crown Counsel for examining and giving his opinion on the title deeds of properties tendered by him as security, and also the expenses of appraising properties and registering the securities.

All title deeds tendered as security should be accompanied by a certificate, obtained from the Registrar of Lands, that the land to which they refer is unencumbered.

This certificate must be obtained at the cost of the party offering security.

Any further information can be obtained on application to the Government Agent.

F. R. ELLIS, Government Agent.

The Kachcheri, Colombo, August 9, 1898.

ආණ්ඩුවට අයිති කදුරුගස්තුඩුව නමැති මරදනේ කුරුඳුවතුළ P අක්ෂරය දරණ බිම්කම්වල වම් 1898 ක්වු සැප්තැම්බර් මස 1 වෙනි දින පටන් අවුරුදු තුනකත් මාසතුනකට බදුගැනීමට එවකලද මුදලක් ඉල්ලීමට බස්නාහිර දිසාවේ ආණ්ඩුවේ ඒජන්තලත් භාණ්ඩේ විසින් භාරගෙන පලමුගැනුම්කාරයාගේ අලාභීව බද්ද විකුනනවා ඇත. බද්ද ඉකුත් වෙන්කට ප්‍රථමයෙන් මෙම බිම් කම්වල හෝ එයින් ගම් කොටසක් ආණ්ඩුවට බිහිකල විට එසේ බිහිකර තිබෙන බව මාසකක් කල්මත්ගෙන් දැනුම්දුන්නාම ඊට කිසි මුදල් ගනනක් නොඉල්ලා බදුකාරයා විසින් එම කම්වල නොහොත් කම්වලින් කොටස ආණ්ඩුවට බාරදෙන්නට බිහික. P අක්ෂරය දරණ කම්වලින් ප්‍රමාණය අක්කර 85, රූඩ් 3, පර්චස් 29කට අඩු වැඩි ගනනක් වේ.

මතුකී මුදලක් ඉල්ලීමට මතුපිට හෙවත් ඇන්ඩ් ලොස් උඩ "Tenders for the Lease of Lot P in Maradana Cinnamon Gardens" "මරදනේ කුරුඳු වතුළ P අක්ෂරයේ බද්ද සඳහා ඉල්ලීමට පත්" යන වාසනාව ඇති තව මුදලක් ඉල්ලීමට වම් 1898 ක්වු අගෝස්තු මස 22 වෙනි සඳුදින දවල් 12 වන තුරු කොළඹ කම්වරුන්ට භාරගනු ලැබේ. එවිට එසේද ඒවායේ මුද්දර කඩා බලනවා ඇත. තවද ඉල්ලීමට දිසවික සාමදෙනම ඉදිරිපිටට ඇවිදිත් (නැතහොත් කමුත් එයින් වෙන අයෙකුට කිසි බලකසදී ඔහු එවා හෝ) ඒ දෙනලද ඉල්ලීමට පත් සාමුදු ඇත්තේ ඒවා බවට ඒජන්තලත් භාණ්ඩේ ඒ ඒකුගත්වන්නට බිහික.

ආණ්ඩුවේ ඒජන්තලත් භාණ්ඩේ විසින් උතුමානන් වහන්සේ වෙත මරදුකර දීමට හෝ රුගත්තලද ඉල්ලීමට පත් අයිතිකාරයා විසින් ඉල්ලා පු ගණනින් දහයෙන් කොටසකට වැටහෙන මුදල් ගණන සල්ලිවලින් වහාම ඇපනිවන්නට බිහිකවා පමණකුත් නොව එම ඉල්ලීම උතුමානන් වහන්සේ විසින් භාරගන්නට සෙදනි හම් ඔහුගේ ඉල්ලීම උතුමානන් වහන්සේ විසින් ඒකුගත් බව දැනුම්දුන් දින පටන් 30 දවසක් ඇතුලතදී එම ඉල්ලීම ගණනින් දෙකෙන් පංගුවකට වටිනා ඇප ඒකුගත් මුදුමපුවලින් හෝ තුණක් පංගුවකට වටිනා ඇප මුදලෙන් හෝ තව වැඩි සම්පුණ්ණී කරන්නට බිහික.

ඇප පිණිස තබනලද මරදු සෝදිසි කිරීම සඳහා ආණ්ඩුවේ ආදවකාන්තලත් භාණ්ඩේට ගෙවිය යුතු වගන්තු වද, ඉඩම් තක්සේරුකිරීමට සහ ඇපමරදු රෙජිස්ටර් කිරීමට ගෙවිය යුතු වගන්තු වද විසින් ගෙවන්නට බිහික.

ඇප වෙනුවෙන් තබනලද ඉඩම්වල මරදු ඒවා මට ප්‍රථම ඇපෙකට නොහොත් උකසකට සවත් නැති බවට ඉඩම් ලියා පදිංචිකරණ රෙජිස්ට්‍රාර් නැතහොත් සහතිකපත්‍රයක් ලබාගත යුතුයි. මෙම සහතිකපත්‍රය ලබාගැනීමට බිහිකරණ විෂයද ම ඇපතබන අය විසින් දැරිය යුතුයි.

මේ ගැණ වැඩිදුර කාරණා ආණ්ඩුවේ ඒජන්තලත් භාණ්ඩේගෙන් ඉල්ලීමකල විට දැනගන්නට ප්‍රථම.

ඇප. ආර්. ඇලිස්, ආණ්ඩුවේ ඒජන්තලත්.

වම් 1898 ක්වු අගෝස්තු මස 9 වෙනි දින කොළඹ කම්වරුන්ගේදී.

NOTICE is hereby given that on Monday, August 29, 1898, at 2 P.M., will be put up for re-sale at the Kandy Kachcheri, at the risk of the original purchasers, the under-mentioned Toll Rents of the Central Province from September 1 to December 31, 1898, the original purchasers of which may have failed on or before that date to pay the instalments for the month of July, 1898.

The purchasers at the re-sale will be required to deposit one-tenth of the purchase amount on the day of sale.

Further conditions will be read and explained on the day of sale.

Description of Rents.

Table with 2 columns: Description of Rents and Location. Items include Pupuressa road, Madawala road, Weragantota ferry, Bowwagama bridge, Bambaarakelle-Kodigaharoad, Ramboda road, Kalude Ella-Perabahutenna, Balakaduwa road, Peradeniya bridge and Irriyagama road, Katugastota bridge, Nalanda bridge, Gondennawa road, Kadawala road, Dambulla and Galewela road, Talatu-oya bridge and Gonawatta ferry.

Kandy Kachcheri, August 10, 1898.

F. J. SMITH, for Government Agent.

මෙම පහත සඳහන් වන මධ්‍යම දිසාවේ කොටුපල්, පාලම් රේන්දවලට, වම් 1898 ක්වු ජූලි මාසට වාරගනනේ ගෙවිය යුතු මුදල් වම් 1898 ක්වු අගෝස්තු මස 29 වෙනි දිනදී නොහොත් ඊට මත් දෙවන ප්‍රථම ගැණුම්කාරයෝ විසින් ගෙවන්නට නොගෙ දුන්නේ නම්, නැවත විකිනීමෙන් වෙන්ට සෙදෙන්නාවූ ගම් අලාභයකට ඔවුන් වහ කීමට සටන්කර, වම් 1898 ක්වු සැප්තැම්බර් මස 1 වෙනි දින පටන් දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා ඒවායේ රජය, ඉහතකී අගෝස්තු මස 29 වෙනි සඳුදන පස්වරු 2ට මහනුවර කම්වරුන්ගේදී නැවත පසුපත්ට ගෙදෙන වග වෙයිනි දැනුම්දෙමි.

නැවත විකිනීමේදී ඉල්ලාගන්නා අසළවන් විසින් එසේ ඉල්ලාගන්නාලද ගණනෙන් දහයෙන් එකක් විකුණු දවසේදී මුදලෙන් බැඳගන්නට බිහික.

වැඩිදුර කොන්දේසි විකුණන දවසේදී කියවා-නේ රූමිකර දෙනුලැබේ.

විකිනීමට තිබෙන රේන්දනය :

- පුපුරුස්සේ පාරේ රේන්දනය.
- මඩවල පාරේ රේන්දනය.
- වෙරගමකොට කොටුපල.
- බව්වාගම පාලම.
- බමරකැලේ කොඩිගහ පාරේ රේන්දනය.
- රංඛඩ පාරේ රේන්දනය.
- කඵදආල දෙරබහුකැත්තේ පාරේ රේන්දනය.
- බලකඩුවේ පාර.
- පේරාදෙණියේ පාලම සහ ඊරියගම පාරේ රේන්දනය.
- කටුනස්කොට පාලම.
- කැලන්දේ පාලම.
- ගොන්දෙන්නාවේ පාරේ රේන්දනය.
- කඩවල පාරේ රේන්දනය.
- දඹුල්ල සහ ගලේවෙල පාරේ රේන්දනය.
- කලාතුමියේ පාලම සහ කෝනාවත්තේ කොටුපල.

ඇ. ජේ. සමිත්,
 ආණ්ඩුවේ ඒජන්තරාජ්‍යාත්මක වෙනුවට.
 මි 1898 ස්වදු අගෝස්තු මස 10 වෙනි
 දින මහනුවර කවිවේරියේදී.

NOTICE is hereby given that the following Toll Rents of the Central Province from January 1 to December 31, 1899, will be exposed for sale by public auction at the Kandy Kachcheri on Friday, September 9, 1898, at 1 P.M., upon the conditions specified below.

The purchaser will be required to deposit on the day of sale one-tenth of the purchase amount in cash, and should the offer be accepted by His Excellency the Governor, to furnish approved security for one-half of the whole purchase amount, or in cash for one-third of the whole purchase amount, within thirty days of the date of the receipt by him of the notification of the Governor's acceptance of his offer.

He will also be required to deposit money to pay the fees of the Crown Counsel for examining and giving his opinion on the title deeds of properties tendered by him as security and for examining and settling the security bond, and the fees charged by the Crown Proctor for examining documents and drawing the security bond, and also the expenses of appraising the properties and of registering the security bond.

All title deeds tendered as security should be accompanied by a certificate obtained from the Registrar of Lands that the lands to which they relate are unencumbered. This certificate must be obtained at the cost of the party offering the security.

Further information can be obtained on application to the Government Agent.

Municipal Tolls.

1. Peradeniya bridge and Iriyagama road toll.
2. Katugastota bridge and road toll.
3. Gonawatta ferry and Talatu-oya bridge. Payment of toll at either place on the same day will clear the other.
4. Lewella ferry.
5. Halloluwa ferry.
6. Ilukmodara and Kundasale ferries.

Government Tolls.

1. Gampola bridge.
2. Pupuressa road toll.
3. Pussellawa road toll.
4. Ramboda road toll and toll at Tawalantenna near the junction of Watagoda road with the Gampola-Ramboda road. Payment of toll at either place on the same day will clear the other.
5. Pannal-oya bridge.
6. Bambarakele-Kodigaha road toll.
7. Gondennawa road toll.
8. Bowwagama bridge.
9. Kaduwala road toll.
10. Teldeniya bridge and Kengalla road toll.
11. Madawala road toll.
12. Kaludaala-Perabahuenna road toll.
13. Balakaduwa road toll.

14. Aluwihare and Weragama road tolls. Payment of toll at either place on the same day will clear the other.

15. Dambulla (1) at Dambulla bazaar on the north road and Dambulla, (2) at Dambulla on the road from Kurunegala to Trincomalee. Payment at either of these places to clear the other on the same day.

16. Galewela
17. Nalanda bridge.
18. Ampitiya and Gurudeniya road tolls. Payment of toll at either place on the same day will clear the other.
19. Kolongahamula road toll.
20. Rikiligaskada road toll.
21. Weragantota ferry.
22. Gampola and Kadugannawa road tolls. Payment of toll at either place on the same day will clear the other.

ALLANSON BAILEY,
 Government Agent.

Kandy Kachcheri,
 August 12, 1898.

මි 1899 ස්වදු ජනවාරි මස 1 වෙනි දින පටන් දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා මෙහි පහත සඳහන්වන මධ්‍යම ඊසාන පාලම් කොටුපල් රේන්ද පහත දක්වන කොන්දේසිවලට එකඟව, මි 1898 වේ සැප්තැම්බර් මස 9 වෙනි කිවිදින පස්වරු එකට මහ නුවර කවිවේරියේදී ප්‍රසිද්ධ වෙන්දේසිකර විකුණනට ගෙදෙන වග මෙයින් දැනවමි.

ඉල්ලා ගන්නාලද ගතකෙන් සියට දහස බැගින් ගතකක් ගැනුම්කාරයා විසින් විකුණු දවසේදීම, මුද ලෙග් බැඳුණාට මිනැය. එම ඉල්ලීම උතුමානක් වනසේ විසින් බාරගනට ගෙදකොත්, ඔහුගේ ඉල්ලීම උතුමානවනසේ විසින් ඒත්තුගත් බව දැනුම් දුන් දින පටන් 30 දවසක් ඇතුලතදී එම ඉල්ලීම ගත කෙන් දෙකෙන් ප-ඉවක් වටිනා ඇප ඒත්තුගත් මුද දර ඔප්පුවලින් ගෝ තුනෙන් ප-ඉවක් වටිනා ඇප මුද ලෙග් ගෝ බැඳ සම්පූර්ණකරනට මිනැය.

ඇප පිණිස තබනලද ඔප්පු ගෝදිසි කිරීම සඳහා ආණ්ඩුවේ ආදේශකයන් උත්තානසේට ගෙවියුතු ගාස්තුවද, ඇප ඔප්පු සැදිවෙද, ඒවා සෝදිසිකර සම්පූර්ණ කෙරීමද, ඉවම් තක්සේරුකෙරීමට සහ ඇප ඔප්පු රෙජිස්ටර්කෙරීමට ගෙවියුතු ගාස්තුව ඔහු විසින් ගෙවනට මිනැය.

ඇප වෙනුවෙන් තබනලද ඉඩම්වල ඔප්පු ඒවා මිට ප්‍රථම ඇපේකට නොගොත් උකසකට සටන් නැති බවට ඉවම් ලියා සටහන්කරණ රෙජිට්‍රාර්තූනගෙන් සහතික පත්‍රකක් ලබාගත යුතුයි. මෙම සහතික පත්‍රය ඇපදෙන තැනැත්තාගේ වැදගත් ලබාගතයුතුයි.

මේ ගැණ වැඩිදුර කාරණා ආණ්ඩුවේ ඒජන්තරාජ්‍යාත්මකයන්ගෙන් ඉල්ලීමකල විට දැනගත හැකිවේ.

නාගරිකසභාවට අයිති පාලම් රේන්ද.

1. පේරාදෙණියේ පාලම සහ ඊරියගම පාරේ රේන්දනය.
2. කටුනස්කොට පාලම සහ පාරේ රේන්දනය.
3. ගෝනාවත්තේ කොටුපල සහ කලාතුමියේ පාලම.
 මෙයින් එක රේන්දපලකදී රේන්දකාසි ගෙවීමෙන් එදවස තුලදී අනිකට රේන්දකාසි ගෙවීමෙන් නිදහස්ය.
4. ලේවාල්ලේ කොටුපල.
5. ගල්මඩුවේ කොටුපල.
6. ඉම්නමෝදර සහ කුන්ඩසාලේ කොටුපල්.

ආණ්ඩුවේ පාලම් රේන්ද.

1. ගම්පල පාලම.
2. පුපුරුස්සේ පාරේ රේන්දනය.
3. පුස්සැල්ලාවේ පාරේ රේන්දනය.
4. රම්බඩ පාරේ රේන්දනය සහ තවලන්කැත්තේ රේන්දනය. එනම් වටගොඩ පාර සහ රම්බඩ සිට ගම්පලට පහ පාර හන්දිවෙන තැන.
 මෙයින් එක රේන්දපලකදී රේන්දකාසි ගෙවීමෙන් එදවස තුලදී අනිකට රේන්දකාසි ගෙවීමෙන් නිදහස්ය.
5. පන්නල්ලියේ පාලම.
6. බමරකැලේ කොඩිගහ පාරේ රේන්දනය.
7. ගොන්දෙන්නාවේ පාරේ රේන්දනය.

8. බව්වාගම පාලම.
 9. කඩවල පාරේ රේන්දය.
 10. කෙල්දෙකියේ පාලම සහ කෙත්තල්ලේ පාරේ රේන්දය.
 11. මඩවල පාරේ රේන්දය.
 12. කඵදආල, පෙරමහලාන්ගේ පාරේ රේන්දය.
 13. බලකඩුවේ පාරේ රේන්දය.
 14. අඵවිහාරේ සහ වේරගම පාරේ රේන්දය.
මෙයින් එක රේන්දපලකදී රේන්දකාසි ගෙවීමෙන් එදවසතුලදී අනිකට රේන්දකාසි ගෙවීමෙන් නිදහස්ය.
 15. දඹුල්ලේ රේන්දදෙක එනම: දඹුල්ලේ කඩවත්තියේ සාපතේට සහ පාරේ නොමිමර එකේ රේන්දපලද, කුරුනැගල සිට ත්‍රිකුතාමලේට සහ පාරේ නොමිමර දෙකේ රේන්දපලය.
 - මෙයින් එක රේන්දපලකදී රේන්දකාසි ගෙවීමෙන් එදවසතුලදී අනිකට රේන්දකාසි ගෙවීමෙන් නිදහස්ය.
 16. ගලේවෙල.
 17. නාලන්දේ පාලම.
 18. අම්ප්පිස සහ ගුරුදෙකියේ පාරේ රේන්දය.
මෙයින් එක රේන්දපලකදී රේන්දකාසි ගෙවීමෙන් එදවස තුලදී අනිකට රේන්දකාසි ගෙවීමෙන් නිදහස්ය.
 19. කොලොන්නකමුල පාරේ රේන්දය.
 20. රිකිල්ලගස්කඩ පාරේ රේන්දය.
 21. වේරගමිකොට නොටුපල.
 22. ගම්පල සහ කඩුවත්තාචේ පාරේ රේන්දය.
මෙයින් එක රේන්දපලකදී රේන්දකාසි ගෙවීමෙන් එදවසතුලදී අනිකට රේන්දකාසි ගෙවීමෙන් නිදහස්ය.
- ඇලන්සන් ඩේලි,
ආණ්ඩුවේ ඒජන්තලන්කාන්සේ.
- වම් 1898 ස්වු අගෝස්තු මස 12 වෙනි දින මහනුවරදීය.

NOTICE is hereby given that the Government Agent, Galle, will put up for re-sale by public auction, at the risk of the original purchasers, the under-mentioned Tolls from September 1 to December 31, 1898, on Saturday, August 27, 1898, at 1 P.M. :—

1. The road toll at Kahawa.
2. The road toll at Paraduwegatta.
3. The minor toll on the Ambalangoda-Elpitiya road.
4. The bridge toll at Bentota.
5. Ferry toll, Halpatota.
6. Road toll, Welitara.
7. Hirimbura-Baddegama.

The purchaser must deposit one-tenth of the purchase amount on the day of sale in cash and complete the necessary security on or before September 15, 1898.

Reason for Re-sale.

Non-payment of the instalment for May, 1898

Galle Kachcheri, E. B. ALEXANDER,
August 9, 1898. for Government Agent.

වම් 1898 වේ සැප්තැම්බ්‍ර මස 1 වෙනි දින සිටත් දෙ සැම්බර් මස 31 වෙනි දින වනතුරු මෙහි පහත සඳහන්වන රේන්ද පලමු ගැනුම්කාරයින්ගේ අප්‍රයෝජනයට ඒජන්තලන්කාන්සේ විසින් අගෝස්තු මස 27 වෙනි සෙනසුරුදු දවල් සිතුවේ එකට ප්‍රසිධි වෙන්දේසියේ දෙවනු විකුණින්නට යෙදෙනවා ඇත. එනම:

1. කහවේ පාරේ රේන්දය.
2. පරදුණුව වත්තේ පාරේ රේන්දය.
3. අම්බලන්ගොඩ ඇල්පිටියේ අතුරුපාරේ රේන්දය.
4. බෙන්තර පාලම රේන්දය.
5. ගල්පාකොට නොටුපල් රේන්දය.
6. වැලිතර රේන්දය.
7. හිරිඹුරේ බද්දේගම.

ඉල්ලුම්කාරයින් විසින් රේන්දය ගත්ව දෙන මුදලෙන් දහයෙන් පංගුවක් රේන්දටද ඇප පිණිස අත්පිට ගෙවා ලබන සැප්තැම්බර් මස 15 වෙනිදිනින් මෙතා ඕනෑ ඇප සම්පූර්ණකරන්නට ඕනෑය.

දෙදිනු විකුණින්නට යෙදෙන කාරණය හම් 1898 වේ ජූලි මාසයට ගෙවන්නට ඕනෑ මුදල නොගෙවී තිසාය.

ඊ. ඩී. ඇලැක්කැන්ඩර්,
ආණ්ඩුවේ ඒජන්තලන්කාන්සේ වෙනුවට.
වම් 1898 ස්වු අගෝස්තු මස 9 වෙනි දින ගාල්ලේ කප්පෙරියේදීය.

NOTICE is hereby given that on Saturday, August 27, 1898, at 1 P.M., will be put up for re-sale at the Galle Kachcheri, at the risk of the original purchasers, any of the under-mentioned Arrack Rents of the Southern Province, the original purchasers of which may have failed on or before that date to pay the instalment for the month of July, 1898.

The purchaser at the re-sale should deposit one-tenth of the purchase amount on the day of sale and complete the necessary security without delay.

Galle District.

From September 1, 1898, to June 30, 1899.

1. Four Gravets, Galle and Akmimana.
2. Wellaboda pattu Gangaboda pattu, and Hinidum pattu.
3. Bentota-Walallawiti korale.
4. Talpe pattu.

Hambantota District.

From September 1, 1898, to December 31, 1898.

5. Giruwa pattu west.

Matara District.

From September 1, 1898, to December 31, 1898.

6. Weligam and Morowak korales.
7. Four Gravets, Matara.
8. Kanduboda pattu or Makawita.
9. Wellaboda pattu.
10. Gangaboda pattu.

Galle Kachcheri, E. B. ALEXANDER,
August 9, 1898. for Government Agent.

මෙහි පහත සඳහන්වන දකුණු පලාතේ අරක්කු රේන්දවලින් මුල්ගැනුම්කාරයින් විසින් වම් 1898 ස්වු ජූලි මාසේදී ගෙවිය යුතු මුදල වම් 1898 ස්වු අගෝස්තු මස 27 වෙනි සෙනසුරුදු දවස් මත්කෙන් ගෙවන්නට යොදාදෙන අරක්කු රේන්ද වම් 1898 ස්වු අගෝස්තු මස 27 වෙනි සෙනසුරුදු දවල් එකට ගාල්ලේ කවිච්චියේදී මුල්ගැනුම්කාරයින්ගේ අප්‍රයෝජනයට දෙවනු විකුණන්නට යෙදෙනවා ඇත.

දෙ දෙනු විකිනීමේදී ගැනුම්කාරයා විසින් විකිනීමේ මුදලෙන් දහයෙන් පංගුවක් විකුණුම් දවසේදී ගෙවන්නට ඕනෑවා සහ නොපමාව ඇප සම්පූර්ණ කරන්නටද ඕනෑය.

ගාළු දිස්ත්‍රික්කය.

වම් 1898 ස්වු සැප්තැම්බ්‍ර මස 1 වෙනි දින පටන් 1899 ස්වු ජූනි මස 30 වෙනි දින දක්වා:

1. ගාල්ලේ කඩවත්ත සහ ගෙබඩපත්තුව සහ හීනි පුම්පත්තුව.
2. වැල්ලබඩපත්තුව සහ ගෙබඩපත්තුව සහ හීනි පුම්පත්තුව.
3. බෙන්තොට වල්ලලාච්චිකෝරලේ.
4. තල්පේරත්තුව.

හම්බන්තොට දිස්ත්‍රික්කය.

වම් 1898 ස්වු සැප්තැම්බ්‍ර මස 1 වෙනි දින පටන් වම් 1898 වේ දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා:

1. බස්නාහිර ගිරුව.පත්තුවේ රේන්දය.

මාතර දිස්ත්‍රික්කය.

වම් 1898 වේ සැප්තැම්බර් මස 1 වෙනි දින පටන් වම් 1898 වේ දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා:

2. වැලිගම කෝරලේ සහ මොරවක්කෝරලේ රේන්දය.
3. මාතර කඩවත්ත සහර.
4. කන්දබඩපත්තුව සහ මාකාවිට.
5. වැල්ලබඩපත්තුව.
6. ගෙබඩපත්තුව.

ඊ. ඩී. ඇලැක්කැන්ඩර්,
ආණ්ඩුවේ ඒජන්තලන්කාන්සේ වෙනුවට.
වම් 1898 ස්වු අගෝස්තු මස 9 වෙනි දින ගාල්ලේ කප්පෙරියේදීය.

NOTICE is hereby given that the under-mentioned Toll Rents of the Kurunegala District from January 1 to December 31, 1899, will be put up for sale by public auction at the Kurunegala Kachcheri on Friday, September 30, 1898, at 1 o'clock P.M.

The purchasers will be required to deposit on the day of sale one-tenth of the purchase amount in cash, and should the offer be accepted by His Excellency the Governor, to furnish approved security for one-half of the whole purchase amount, or in cash one-third of the whole purchase amount, within thirty days of the date of the receipt by him of the notification of the Governor's acceptance of his offer.

Further information can be obtained on application to the Government Agent.

Bridges.

- 1. Tuntota, at or near the bridge between the 29th and 30th mileposts.
2. Metibokka, at or near the bridge near 13th milepost from Kandy.
3. Maguru-oya, at or near the bridge on the Kurunegala-Puttalam road.
4. Maguru-oya, at or near the bridge between 3rd and 4th mileposts on Kurunegala-Giriulla road.
5. Deduru-oya, at or near the bridge between the 22nd and 23rd mileposts from Kurunegala to Puttalam.
6. Deduru-oya, at or near the bridge between the 5th and 6th mileposts from Kurunegala to Dambulla.
7. Dodangaslanda, at or near the bridge between Talgodapitiya and Dodangaslanda.

Roads.

- 8. Kurunegala-Polgahawela at Polgahawela, at or near the 47th milepost from Colombo or 11th milepost from Kurunegala.
9. Kurunegala-Kandy at Mallowapitiya, at or near the 24th milepost from Kandy or 2nd milepost from Kurunegala.

Kurunegala Kachcheri, August 10, 1898.

HARRY E. BEVEN, for Government Agent.

විවිධ ආදායම් ඒකකයන් මුද්දරවීමේ පිළිබඳව හෝ තුනෙන් පංඛවකට වටිනා ආදායම් මුදලෙන් හෝ තිබූ සම්පූර්ණ කරත්තට ඕනෑ.

මේ ගැන වැඩිදුර කාරණා ආණ්ඩුවේ ඒජන්තලත් තාත්සේනෙන් ඉල්ලීමකල විට දැනගන්නට පුළුවන.

පාලම් රේන්ද.

1. ගැහැක්ම 29යේ සහ 30යේ කනුවටත් අතර තිබෙන පාලම් ලඟ තුන්කොට.

පාරේ රේන්ද.

- 2. මහනුවර සිටත් එන පාරේ ගැහැක්ම 13යේ කනුව ලඟ මැටිබොක්ක පාලම්.
3. කුරුනෑගල සිට පුත්තලමට යන පාරේ මඟුරු මයේ පාලම්.
4. කුරුනෑගල සිට ගිරිලේලට යන පාරේ ගැහැක්ම තුනේ සහ හතරේ කනුව අතර මඟුරු මයේ පාලම්.
5. කුරුනෑගල සිට පුත්තලමට යන පාරේ ගැහැක්ම 22යේ සහ 23 කනුව අතර දුදුරු මයේ පාලම්.
6. කුරුනෑගල සිට දඹුල්ලට යන පාරේ ගැහැක්ම 5යේ සහ 6යේ කනුව අතර දුදුරු මයේ පාලම්.
7. ගල්ගොඩපිටියටත් දොඩන්ගස්ලත්දටත් අතර දොඩන්ගස්ලත්දේ නොහොත් ඒ අසල පාලම් රේන්ද පල.

පාරේ රේන්ද.

- 8. කුරුනෑගල සිට පොල්ගහවෙලට යන පාරේ කොලම් සිටත් ගැහැක්ම 47යේ කනුව ලඟ නොහොත් කුරුනෑගල සිට ගැහැක්ම 11යේ කනුව ලඟ පොල් ගහවෙල පාලම්.
9. කුරුනෑගල සිට මහනුවරට යන පාරේ මහනුවර සිට ගැහැක්ම 24 කනුව ලඟ නොහොත් කුරුනෑගල සිට ගැහැක්ම 2යේ කනුව ලඟ මල්ලටපිටියේ පාලම්.

හැරී ජී. බැවින්,

ආණ්ඩුවේ ඒජන්තලත් තාත්සේන වෙනුවට.

වර්ෂ 1898 ක්වු අගෝස්තු මස 10 වෙනි දින කුරුනෑගල කම්බේරියේදීය.

NOTICE is hereby given that on Monday, August 29, 1898, at 2 P.M., will be put up for re-sale at the Badulla Kachcheri, at the risk of the original purchasers, the Arrack Rent of the Province of Uva from September 1 to December 15, 1898, if the original purchaser has not before that date paid up the second instalment amounting to Rs. 9,000.

The purchaser at the re-sale will be required to deposit one-fifth of the purchase amount on the day of sale.

Further conditions will be read and explained on the day of sale.

L. W. C. SCHRADER, for Government Agent.

Badulla Kachcheri, August 9, 1898.

MISCELLANEOUS NOTICES.

WHEREAS cattle murrain has broken out in Tiragandaya korale in Weudawili hatpattu of the Kurunegala District, in the North-Western Province, it is hereby declared that the said Tiragandaya korale—bounded on the east by Gandahaya and Gannewa korales, south by Walgam pattu in Four Korales, west by Rekopattu korale, and north by Kudagalboda and Mahagalboda Megoda korales—is an infected area in terms of the 3rd clause of Ordinance No. 9 of 1891.

This declaration is to take effect from this date.

Kurunegala Kachcheri, August 5, 1898.

HARRY E. BEVEN, for Government Agent.